



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

2016 ජූලි මස 12 අඟහරුවාදා දින
 2016 ஜூலை மாதம் 12 ஆம் திகதி செவ்வாய்க்கிழமை
 Thursday 12 th July 2016

නොපැමිණ සිටීමේ අවසරය පිළිබඳ යෝජනා :

ගරු සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ මූලාසනාරුවත්වයෙන් පෙ.ව.10.00 ට සභාව රැස්විය.

ගරු අමාත්‍ය ශ්‍රීලාල් වික්‍රමසිංහ මැතිතුමා,
 ගරු මන්ත්‍රී දීපාල් ගුණසේකර මැතිතුමා,
 ගරු මන්ත්‍රී උපුල් බණ්ඩාර මැතිතුමා,
 ගරු මන්ත්‍රී ජයතිස්ස රණවීර මැතිතුමා,
 ගරු මන්ත්‍රී ජී.එම්.කරුණාපාල මැතිතුමා,
 ගරු මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මැතිතුමා.

කෙළරඹ ත්‍රිසාභාර - කඳුසන ඉයාරත්න අවුරුදු තලායා වහිත්තාරුණ මු.ප. 10.00 මණිඳු සභා සංග්‍රහණය.

The Council met at 10.00 a.m Hon.Chairman Kanchana Jayarathna preside the Chair

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ த்‍රிசாභාර - කඳුසන ඉයාරත්න
 Hon.Chairman Kanchana Jayarathna

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ த்‍රிசாභාර - කඳුසන ඉයාරත්න
 Hon.Chairman Kanchana Jayarathna

සියළුදෙනාටම සුභ උදෑසනක් වේවා ! ගරු සභාපතිතුමනි, ඒ වගේම ගරු අමාත්‍යතුමන්ලා, විපක්ෂනායකතුමා ප්‍රමුඛ ගරු මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්‍රීතුමියගෙන් අවසරයි. අද දිනට න්‍යාය පත්‍රානුකූලව සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා පළමුවෙන් තිබෙන්නේ,

එම ගරු මැති ඇමතිතුමන්ලා සඳහා සභාවේ නිවාඩු අනුමත වෙනවා.

අභිනව මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිඥා හෝ දිවුරුම් : නැත

ලිපි ලේඛණ පිළිගැන්වීම :

ගරු ආණ්ඩුකාරතුමාගෙන් ලැබෙන සංදේශ : නැත

ගරු සිරිපාල කිරිඇල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද බැකෝ යන්ත්‍ර යොදා පතල් කැපීම නිසා එල්ලාවල පරණගම මාර්ගයේ පාලම අනතුරට පත්වීම පිළිබඳ ලිපියට පිළිතුරු ලැබී තිබෙනවා. අපි ඒක ලැබෙන්න සලස්වනවා ඔබතුමාට.

ගරු සභාපතිතුමාගේ නිවේදන : නැත

ගරු විපක්ෂනායක ඩබ්ලිව්.සෝමදාස මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

කැගල්ල, පිල්ලවත්ත මාර්ගය කාපට කිරීම යන ලිපියට පිළිතුරු ලැබී තිබෙනවා. ඒ ලිපි ඔබතුමන්ලාට ලැබෙන්න සලස්වනවා.

ගරු මන්ත්‍රී රංජිත් පොල්ගම්පොල
கௌரவ உறுப்பினர் ரஞ்சித் பொல்கம்பொல
Hon.Member Ranjith Pollgampola

කාරක සභා වාර්තා පිළිගැන්වීම : නැත

පෙන්සම් : නැත.

ප්‍රශ්න :

ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සිරිපාල කිරිඇල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කර ඇති 6/1/2016/11 දරණ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලැබී තිබෙනවා.

ගරු සිරිපාල කිරිඇල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කර ඇති 6/1/2016/12 දරණ ප්‍රශ්නය පිළිබඳ පිළිතුරු ලැබී තිබෙනවා. එය ලැබීමට සලස්වනවා.

අමාත්‍යාංශ නිවේදන හෝ අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ : නැත

පෞද්ගලික ප්‍රකාශ කිරීම් :

ගරු සභාපතිතුමනි, කේ.දයාවතී කියලා මහත්මියක් මට ඊයේ පෙරෙයිදා මළ ගෙදරකදී හම්බ වුනා. ඒ මහත්මිය විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න කිව්වා අපේ ප්‍රධාන ඇමතිතුමාට ඒ මහත්මිය අභියාචනාවක් ඉදිරිපත් කරලා තියනවා, කරවනැල්ල රෝහලෙන් උදුගොඩ රෝහලට යන්න කියලා. ස්ථාන මාරුවක් සම්බන්ධව. මහ ඇමතිතුමා ස්ථාන මාරුව ලබාදෙන්න කියලා ප්‍රධාන ලේකම්තුමාට ලබාදුන්න නියෝගය ප්‍රධාන ලේකම්තුමා ඒක පළාත් ලේකම්තුමා මගින් කැගල්ලේ සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා මගින් කරවනැල්ල රෝහලට එවලා තියනවා. ඒක කරවනැල්ල රෝහලේ ඉන්න බලධාරියෙක් මේ දක්වා ක්‍රියාත්මක කරලා නෑ. නැවත වතාවක් ඒ මහත්මිය මහ ඇමතිතුමාට අභියාචනාවක් ඉදිරිපත් කළාම එතුමා ලබාදුන්න ඒ නියෝගය ක්‍රියාත්මක කරන්නේ නැතුව කරවනැල්ල රෝහලේ ඉන්න නිලධාරී මහත්මයෙක් ඔබතුමාටත් දොස් කියලා එතුමා හදලා තියනවාලු ස්ථාන මාරු ක්‍රමවේදයක්. ඉතින් ඒ ගැන මම ගරු මහ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමා තමයි අපේ මහ ඇමතිතුමා. අදාළ විෂයය භාර ඇමතිතුමා. ඔබතුමාට ඉහළින් නිලධාරීන් ඉන්න විදිහක් නෑ. එහෙම නිලධාරියෙක් අධ්‍යාපන කාර්යාලයෙන් හිටියා. ඔබතුමා ඒකට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත්තා. ඒ නිසා මේක හොයලා බලලා අවශ්‍ය සහනය ලබාදෙන්න කියලා ගරු මහ ඇමතිතුමාට ඉදිරිපත් කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன



Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! ගරු රංජිත් පොල්ගමපල මැතිතුමනි. අපි පෞද්ගලික ප්‍රකාශ කිරීම් යටතේ අපි ඉඩකඩ වෙන් කරවා දෙන්නේ පෞද්ගලිකව ගරු මන්ත්‍රීතුමන්ලා වෙනුවෙන් නියත යෝජනා ඉදිරිපත් කිරීම සඳහා. ඔබතුමා යෝජනාව ඉදිරිපත් කරපු නිසා අපි ඔබතුමාට ඉඩකඩ ලබාදුන්නා. එතකොට ඕක ඉදිරිපත් කළයුතු අවස්ථාව මේක නෙමෙයි. ඔබතුමා ඉදිරිපත් කරපු නිසා අපි ගරු මහ ඇමතිතුමාට ලැබෙන්න සලස්වනවා. රීති පොතේ පෞද්ගලික ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කළයුතු ආකාරය පිළිබඳ මම හිතන්නේ අද සභා ලේකම්තුමා විසින් මැති ඇමතිතුමන්ලාට ඒ ආකෘති පත්‍ර ඉදිරිපත් කිරීමට කටයුතු යොදලා නියනවා. කෙසේ වෙතත් ඔබතුමාගේ යෝජනාව අපි ප්‍රධාන ඇමතිතුමා වෙත යොමු කිරීමට කටයුතු කරනවා.

මිලභට පෞද්ගලික ප්‍රකාශ ඉදිරිපත් කිරීම යටතේ ගරු නිහාල් ආරුක් මන්ත්‍රීතුමා.

ගරු මන්ත්‍රී නිහාල් ආරුක්
 ධනරාම ආරුක් නිහාල් පාලක
 Hon.Member Nihal Farook

ගරු සභාපතිතුමනි, පහුගිය සභා වාරයේ මම සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන්ම ඒ යෝජනාව මම ඉදිරිපත්

කළේ රීතිය අනුව. ඒ යෝජනාව සභාවට ඔබතුමා ඉදිරිපත් කළේ නෑ. නමුත් වැඩ කටයුතු කාරක සභාවේ දී මගේ යෝජනාව පිළිබඳව සභා ලේකම් කාර්යාලයෙන් එවලා නියනවා, මම යෝජනා කළේ ගරු සභාපතිතුමනි, ගිය සතියේ රාමසාන් උත්සවය තිබුණා. ඒ රාමසාන් උත්සව සමයේ මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප ජූලි මස වැටුප රාමසාන් උත්සවයට පෙර ලබාදීම සුදුසුයි කියලා තමයි මම යෝජනා කරලා තිබුණේ. නමුත් මට මේ වනවිට ලැබී තිබෙන උත්තරය අනුව තිබෙන්නේ ඒ ඒ මාසවල වැටුප් ගෙවන ක්‍රමය තීරණය කරන්නේ මහා භාණ්ඩාගාරය කියලා. නමුත් ඇත්ත වශයෙන්ම සෑම අවුරුද්දකම, දැන් සිංහල හා හින්දු අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේ වැටුප 10 වෙනිදාට පෙර ලබාදෙනවා. එතකොට මම හිතන්නේ අනෙකුත් ආගමික හා ඒ උත්සව සමරන ජාතීන්ටත් ඒ අයිතිය ලබාදිය යුතුයි. ඒ නිසා ගරු සභාපතිතුමනි, ඔබතුමාට මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ දී යෝජනා කරනවා මින් ඉදිරියේ දී සෑම ජාතීන්ටම ඒ ආගමික උත්සව වලදී මම හිතන්නේ සිංහල හා හින්දු අවුරුද්දට ගෙවන වැටුප වගේම අනෙකුත් උත්සව සමවල දී ඒ ආගමික රාජ්‍ය සේවකයන්ට ඒ වැටුප කලින් ගෙවන්න කටයුතු කරන්න කියලා ඔබතුමාට ඉතාමත්ම කාරුණිකව මේ අවස්ථාවේ දී යෝජනා කරනවා.

අනෙක් එක ගරු සභාපතිතුමනි, ඔබතුමාට අපි සෑම අවස්ථාවක දීම මේ පළාත් සභා මන්ත්‍රීවරු දැනුවත් කරලා තිබෙනවා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සභා දිනවල පවත්වන්න එපා කියලා. ඔබතුමා පෞද්ගලිකවම ඒ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලිඛිතව යවලා තිබුණත් අදත් කැගලේල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ දෙහිඹවිට



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පවත්වනවා. අපේ මන්ත්‍රීවරු කාට්ටුවක් ඒකට සහභාගී වෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේ පිළිබඳව නැවතත් සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරන ලෙස මම ඔබතුමාගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! ගරු නිභාල් ආරුක් මන්ත්‍රීතුමනි. ඔබතුමා විසින් පසුගිය දිනක ඉදිරිපත් කරන ලද යෝජනාව ඉදිරිපත් වී තිබූ ආකාරයත් එක්ක අපට සභාව කල් තබන අවස්ථාවේ දී සාකච්ඡාවට බඳුන් කිරීම සඳහා ඉඩකඩක් ලැබුනේ නැති වුනා වුනත් අපි සභා කටයුතු කාරක සභාවට එය ඉදිරිපත් කර තිබූ යෝජනාව සභා කටයුතු කාරක සභාවේ දී යෝජනා සම්මත කරලා අපි අදාළ මහා භාණ්ඩාගාරය වෙත ඔබතුමා ඒ මුස්ලිම් ජාතික සහෝදරයන් වෙනුවෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් අපි ලිඛිතව ඉල්ලීමක් කලා ඒ පිළිබඳව යම් සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න කියලා. කෙසේ වෙතත් අපි ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒ යෝජනාව ඉතාම වැදගත් යෝජනාවක්. කෙසේ වෙතත් රජයේ සේවකයින්ගේ සහ අනෙකුත් සේවකයින්ගේ වැටුප් ගෙවීමේ දින සහ ඒ කටයුත් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ මහා භාණ්ඩාගාරය විසින්. ඒ අනුව තමයි අපට තීන්දු තීරණ ගතහැකිව තිබෙන්නේ. කෙසේ වෙතත් ඉදිරි කාල සීමාව තුළදී තවදුරටත් ජාතිකමය වශයෙන් ප්‍රතිපත්ති තීන්දුවක් අරගෙන

අනෙකුත් කටයුතු කරන ආකාරයට මේ දිනය වෙනුවෙනුත් තමුන්නාන්සේලාගේ ඒ මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් ඒ කටයුත්ත කරන්නට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න අපේ ගරු සභාවේ යෝජනාව අපි ඉල්ලා යැවීමට කටයුතු කරනවා. ඒ වගේම අපි පෞද්ගලිකවම ප්‍රාදේශීය ලේකම්තුමන්ලාට, ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමන්ලා දෙපළටම අපි දැනුම් දීමක් කලා. අපි වාර්ෂිකව සභා රැස්වීම පැවැත්වෙන කාල සටහන අපි ඒ අයට දන්වා යවලා තියනවා. මොන හේතුවක් නිසාවත් මේ සභා රැස්වීම පැවැත්වෙන දින දෙකේ මේවා දාන්න එපා කියලා. හැබැයි එහෙම දෙයක් වෙලා තියනවා නම් නැවත පෞද්ගලිකවත් හොයලා බලලා ඉදිරි කාලය තුළදී ඒ කටයුතු ඒ විදිහට නොවෙන්නට වගබලා ගැනීමට කටයුතු කරනවා.

ගරු විපක්ෂ සංවිධායක සිරිපාල කිරිඇල්ල
கௌரவ எதிர்க்கட்சி அமைப்பாளர் சிறிபால கிரிஎல்ல
Hon.Opposition Whip Siripala Kiriella

ගරු සභාපතිතුමනි, මේ අමාත්‍යාංශයට දුන්න ලිපියේ ප්‍රශ්නවලට පිළිතුරු කලා කරන්න අවස්ථාවක් දෙනවාද ?

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன
Hon.Chairman Kanchana Jayarathna

දැන් ඒ සඳහා අවස්ථාවක් නෑ. න්‍යාය පත්‍රය අනුව තියෙන්නේ ශෝක යෝජනාවෙන් ඊළඟට.

ශෝක ප්‍රකාශ යෝජනා :



මේ යටතේ හිටපු ගරු මන්ත්‍රී ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා මේ සබරගමුව පළාත් සභාව තුළ දීර්ඝ කාලයක් ඉතාම නිහතමානී ඒ වගේම උගත්, ඒ වගේම ඉතාම උතුම් මන්ත්‍රීවරයෙක් හැටියට මේ සභාව තුළ දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරලා සබරගමුවේ ජනතාවට, විශේෂයෙන්ම කැගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට අනුපමේය සේවයක් ඉටු කරපු එතුමා වෙනුවෙන් අපේ සබරගමුව පළාත් සභාවේ ශෝක යෝජනාව අද සාකච්ඡාවට බඳුන් වෙන අවස්ථාවේ දී මේ අවස්ථාවට අපගේ ආරාධනාව පරිදි පැමිණ සිටින එතුමාගේ ආදරණීය මැතිණිය, ඒ වගේම එතුමාගේ ආදරණීය දියණිය, ඒ වගේම අපේ වර්තමාන සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන හර්ෂ සියඹලාපිටිය මැතිතුමා ඇතුළු ඒ සියළුදෙනාම අපි ඉතාම ගෞරවපුර්වකව පිළිගනිමින් මෙම අවස්ථාවේ දී ගරු ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාගේ ශෝක යෝජනාවේ සාකච්ඡා වාරය ආරම්භ කිරීම සඳහා සබරගමුව පළාත් මහාමාත්‍ය ගරු මහීපාල හේරත් මැතිතුමාට ආරාධනා කරනවා.

ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්
 ධනරතන ධර්මසේන
 Hon.Chief Minister Mahipala Herath

ගරු සභාපතිතුමනි, මේ ගරු සභාවේ හිටපු ගරු පළාත් සභා මන්ත්‍රීතුමෙක් ලෙස නීතිඥ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාගේ අභාවය

සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරන මේ මොහොතේ විශේෂයෙන්ම බොහෝ

කාලයක සිට එතුමා ඇසුරු කළ ප්‍රදේශවාසියෙක් ලෙස එතුමා තුළ වූ උතුම් ගතිගුණ කිහිපයක් හරි මේ ගරු සභාවේ ප්‍රකාශ නොකළොත් ඒක මම කරන අඩුපාඩුවක් හැටියට මම දකිනවා. ඒ නිසා එතුමා ඉතාමත්ම කීර්තිමත්, ජනප්‍රිය නීතිඥ මහත්මයෙක්. ඒ වගේම එතුමා හොඳ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම එතුමා ඉතාමත්ම ඉහළින්ම දේශපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වූන අපේ දිස්ත්‍රික්කයේ නායකයෙක්. ඒ වගේම එතුමා තමන්ගේ පවුලේ තමන්ගේ සාමාජිකයන්ට, නෑදෑ හිතවතුන්ට, අසල් වැසියන්ට නිරන්තරයෙන්ම සිනා මුසු මුහුණින්, බොහෝම සහයෝගයෙන් තමන්ගේ යුතුකම් ඉෂ්ඨ කළ ඉතාමත්ම හොඳ පුරවැසියෙක් හැටියටයි මම ග්‍රැන්සිස් සියඹලාපිටිය හිටපු ගරු මන්ත්‍රීතුමා දකින්නේ. එතුමා ගලිගමුව මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වූවා පමණක් නොව එතුමා මට මතකයි එක මහා මැතිවරණයක දී එතුමා බොහෝම සුළු ඡන්ද සංඛ්‍යාවකින් තමයි එතුමාට පාර්ලිමේන්තුවට යන්න නොහැකි වුනේ. ඒ වගේම ඒ කාලය අපේ පක්ෂයේ අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලෙස අපට බොහෝම කරදර, හිරිහැර, බාධකවලට, අභියෝගතාවලට , ඒ වගේම මරණ තර්ජනවලට පවා අපේ පාක්ෂිකයන්ට, අපේ නායකයන්ට මුහුණ දෙන්න වූන කාල වකවානුවක්. ඒ නාල වකවානුව තුළ නොබියව මේ දේශපාලන ගමන එඩිතර දේශපාලන නායකයෙක් ලෙස අපේ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා එවකට හිටපු අපේ දිස්ත්‍රික් නායක , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධර්මසිරි සේනානායක මැතිතුමාගේ අතිශයින්ම හිතවත්ම මිත්‍රයෙක් ලෙස කටයුතු කලා කියන එක ඉතිහාසය මතක් වෙනකොට මට මැවිලා වගේ ජේනවා. එතුමාගේ ජීවිතයට අනතුරු කරන්න

පැමිණිය අවස්ථාවේ ඇති වූන ත්‍රාසජනක සිද්ධිය තුළ මා හිතන්නේ අපේ පක්ෂයට



නිලිකරණ අභියෝගය මුළු රට පුරා පමණක් නොමෙයි ලෝකය පුරාම පැතිර ගියා. ඉතින් ඒ නිසා එවැනි ඉතාමත්ම භයානක, ත්‍රාසජනක අවස්ථාවන්ට මුහුණ දෙමින් පක්ෂය වෙනුවෙන් තමන් උපයාගන්න ධනය, තමන්ගේ පරම්පරාවෙන් ආපු ධනය, තමන්ට ඉතාමත්ම සුඛ විහරණයක් ඇතුළු ජීවත් වෙන්න නිලිකරණ ඒ අවස්ථාවන් තමන් පසෙකලා මේ අපේ ගම්වල ඉන්න දුප්පත් ගැමි ජනතාවත් එක්ක ඉතාමත්ම කට කොනකට සිනහවක් නහමින් මේ සියළුදෙනා සමඟ මිත්‍රශීලීව දේශපාලනය තුළ නියැලෙන ජනතා නායකයෙක් හැටියට තමයි ගරු සභාපතිතුමනි, අපි ග්‍රැන්සිස් සියඹලාපිටිය අපේ හිටපු ගරු පළාත් සභා මන්ත්‍රීතුමා දකින්නේ. මට මතකයි මම පාර්ලිමේන්තුවේ නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ව ඉන්න කාලයේ එතුමා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා හැටියට එතුමා පත්වෙලා අපේ දිස්ත්‍රික්කයට ලොකු සේවයක් ඉෂ්ඨ කළා. ඒ විතරක් නොමෙයි නිවාස සංවර්ධන බැංකුව එතුමාගේ කාලයේ තමයි ගරු සභාපතිතුමනි, ඇති කරන්නට පුළුවන් වුනේ. ඒ නිසා අන්න එවැනි බොහොම නිහඬ, තමන් විසින් ඉටු කළයුතු යුතුකම් බොහොම සැලසුම් සහගතව, නිහතමානීව ජනතාව වෙනුවෙන් ඉෂ්ඨ කරන්නට එතුමා කටයුතු කරලා තියනවා.

එතුමා නිතර සිනාමුසු මුහුණින් නොසිටියත් එතුමාගේ හදවත නිරන්තරයෙන්ම පොදු ජනතාවත් එක්ක බැඳිලා, එකට සිනාමුසු මුහුණින් හිටපු ජනතා නියෝජිතයෙක් කියන එක හැම කෙනෙක් තුළම කථාවට ලක්වුන කරුණක් වුනා ගරු සභාපතිතුමනි. ඒ නිසා අපේ ග්‍රැන්සිස් සියඹලාපිටිය හිටපු

මන්ත්‍රීතුමා, හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගරු සංවිධායකතුමා, නිවාස සංවර්ධන අධිකාරියේ ගරු සභාපතිතුමා, ඒ වගේම

උගත් නීතිඥතුමා එතුමා මම හිතන්නේ අතිශයින්ම මට හැම වෙලාවකම මතක් වෙනවා එතුමා හමිබ කරගන්න බොහෝ තමන්ගේ දේ මේ දේශපාලනය නිසා තමන් විනාශ කරගන්නා. නමුත් මම හිතන්නේ ඒ සෑම දෙයක්ම එතුමා විනාශ කරගන්නා හිතුවේ නෑ, එතුමා යුතුකම් ඉෂ්ඨ කළා කියලා සැනසීමෙන් හිටපු ජනතා නියෝජිතයෙක් හැටියට තමයි අපි ග්‍රැන්සිස් සියඹලාපිටිය හිටපු ගරු මන්ත්‍රීතුමා දකින්නේ. එතුමාගේ මැතිණිය, රංජිතී සියඹලාපිටිය අපේ හිටපු නාගරික මන්ත්‍රීතුමිය ඒ මව්පියන්ගේ නිවස අසලින් මම ප්‍රධාන මාර්ගයේ යනකොට මම එතුමා විශ්‍රාම සුවයෙන් පසුවන කාලයේ එතුමා අර අපේ හර්ෂ සියඹලාපිටිය මැතිතුමාගේ කාර්යාලයට ගිහිල්ලා ඉස්සරහින් පුටුවක් තියාගෙන පත්තරේ බල බලා ඉන්නවා. ජනතාව කවුරු හරි සමීප කරගෙන ඉන්නවා අපි දැකලා තියනවා. අන්න ඒ වගේ මිනිස් ඇසුර ඉතාමත්ම ලහින් සුභදතාවයෙන්, සංවේදීව ඇසුරු කරපු ජනතා නියෝජිතයෙක් හැටියට අපේ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා අපි දකිනවා. කාටවත් කථා කරලා වචන වැඩියෙන් ප්‍රකාශ නොකළාට එතුමාගේ මුහුණ දිහා බැලුවාම එතුමා ආපු පුද්ගලයාගේ ප්‍රශ්නය අවබෝධ කරගන්න උගත්, බුද්ධිමත්, නිහතමානී, මනුස්සකම තිබෙන පුද්ගලයෙක් හැටියට තමයි ඒ ආපු පුද්ගලයාට ඒ පිළිතුර සහ ඒ අවස්ථාවේ ඒ පුද්ගලයාට සලකන්නේ. අන්න එවැනි ප්‍රායෝගික හොඳ දක්ෂතාවයකින් තමන්ගේ වගකීම් ඉෂ්ඨ කරපු දේශපාලන නායකයෙක් ලෙස එතුමාගේ අභාවය අපට ප්‍රදේශයට, ප්‍රදේශයේ ජනතාවට ලොකු විශාල පාඩුවක් වුනා. නමුත් අපේ වර්තමාන එතුමාගේ පුත්‍රත්නය පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය මැතිතුමා ඒ පාඩුව පිරිමැහුවත් අපිට එතුමාගේ

වියෝව දුකක්, කණගාටුවක් අපි හැම කෙනෙකුටම. ඒ නිසා විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, මේ අවස්ථාවේ දී



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

අපේ ගරු සභාවේ හැම කෙනෙක්ම අපි දන්නවා විපක්ෂනායකතුමා පවා අපි හැම කෙනෙක්ම කණගාටු වෙනවා එතුමාගේ අභාවය ගැන. ඒ වගේම මේ අවස්ථාවේ දී විශේෂයෙන්ම කැගල්ල නගර සභාවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරියක් ලෙස ග්‍රැන්සිස් සියඹලාපිටිය අපේ හිටපු ගරු මන්ත්‍රීතුමාගේ දයාබර බිරිඳ, ඒ වගේම දියණියන් දෙපළ, ඒ වගේම පුතනුවන් අපේ ගරු මන්ත්‍රීතුමා ඇතුළු සියළුම පවුලේ ඥාති හිතවතුන්ට අපගේ සබරගමුව පළාත් සභාවේ බලවත් ශෝකය, කණගාටුව ප්‍රකාශ කර ලිඛිතව ඒ පවුල වෙත දන්වා යවන ලෙස මා ගරු ඔබතුමාගෙන් ඉල්ලමින්, අවසාන වශයෙන් ගරු ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමනි, ඔබතුමාගේ අවංක දේශපාලන නායකත්වය තුළ, ඔබතුමා කරන ලද මහා පුනායකර්මයන් තුළින්, ඔබතුමාට අමාමභ නිවන් සුවය අත්වේවා ! කියා මා හදවතින්ම ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න
கனரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன
Hon.Chairman Kanchana Jayarathna

ස්තුතියි ! ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමාට. මිළඟට ගරු මන්ත්‍රී අපීන් කුමාර මැද්දේගම මැතිතුමා.

ගරු මන්ත්‍රී අපීන් කුමාර
கனரவ உறுப்பினர் அஜித் குமார்
Hon.Member Ajith Kumara

ගරු සභාපතිතුමනි, අපින් එක්ක කාලයක් මේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරපු නීතිඥ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමන් පිළිබඳව ශෝක යෝජනාව ගේන අවස්ථාවේ වචන කීපයක් කථා කරන්න ලැබීම ගැන ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි දන්නවා 1993 මේ පළාත් සභාවට එතුමා පත්වෙලා ආවේ. එතකොට එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. මම ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා. එවකට පළාත් සභාවේ හිටපු වයසින් අඩුම පුද්ගලයා මමයි. ඒ වගේම ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා උගත්, බුද්ධිමත්, වචන හුවමාරුවේ දී ඉතාම පරිස්සමින් කටයුතු කරපු පුද්ගලයෙක්. වාචාලකමට නිකම් අනවශ්‍ය වචන කචදාවත් එතුමාගේ මුඛින් පිට වුනේ නෑ. එතුමා ඉතාම උගත්කම, බුද්ධිමත්කම, නිහතමානිකම එතුමා සහභාගී වෙච්ච හැම විවාදයක දීම අපට පැහැදිලිව පෙනුනා. ඒ කාලේ හිටියා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු රාශියක්. ඒ සියළුදෙනාම අතරේ අපේ සියඹලාපිටිය මැතිතුමා බොහොම නිහඬව අපේ ප්‍රධාන ඇමතිතුමා කිව්වා වගේ මහා ලොකු හිතාවක් මුවඟ රැදුනේ නැති වුවත් හදවතින් ඒ දෙස සිතාවෙන් බැලීමට හැකියාවක් තිබුණා. ඒ වගේම එතුමා ඉදිරිපත් කරන තර්ක දිහා බැලුවාම හුදෙක් දේශපාලනයට සීමා වෙච්ච තර්ක නෙමෙයි. මේ පළාත් සභාව ගැන හිතලා ගන්න, ඒ පළාත් සභාවේ ගෞරවය රැකෙන, ඒ වගේම පළාත් සභාවේ ඉදිරි ගමන ගැන කල්පනා කරලා කෙරෙන විවාදාපන්න යෝජනාවල් තමයි එතුමා ඉදිරිපත් කරන්නේ. අපි දැක්කා ටිකක්

වෙලා ගිහාම එතුමා එළියට යනවා සභාවෙන්. එතුමාගේ පුද්ගලික උවමනාවක් තියනවා. ඒ යනකොට අපිව හම්බ වෙනවා. අපට කියනවා ඒ සභාවේ යම් යම් තර්ක වෙනකොට ඒවා සුදුසුද ? නුසුදුසුද ? එතුමා නියෝජනය කරන



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

පක්ෂයෙන් කවුරු හරි අනවශ්‍ය විදිහට කථා කළා නම් ඒ කථාවේ වැරදි නිවැරදිභාවය අපිත් එක්ක කියනවා. එහෙම නිහතමානීකමක් එතුමා තුළ ගැබ්වෙලා තිබුණා. අපි විශ්වාස කරනවා එතුමා ලොකු ආදර්ශයක් අපේ පළාත් සභාවට ඒ වෙලාවේ දුන්නා කියලා. ඒ නිසා මමත් දැනගෙන හිටියේ නෑ. අද තමයි ප්‍රධාන ඇමතිතුමා ප්‍රකාශ කරනකොට දැනගෙන හිටියේ මේක දේශපාලන පවුලක්. ඒ දේශපාලන පවුලක් හැටියට කැගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැපී පෙනෙන වර්ත රාශියක් නියෝජනය කරපු පවුලක්. ඒ විතරක් නෙමෙයි ඒ පක්ෂය ආරක්ෂා කරගනිමින් නොයෙකුත් අභියෝගවලට මුහුණ දීපු පවුලක් හැටියට තමයි ප්‍රධාන ඇමතිතුමා මතක් කළේ. මම හිතන්නේ අපි පළාත් සභාවේ ඉදගෙන ඒ වසර 5 ඇතුළත එතුමා කථා කරපු හැන්සාඩ් වාර්තාවල් අරගෙන බැලුවොත් එතුමා මොන තරම් වටිනා කියන යෝජනාවල්, වටිනා කියන අදහස් ඒ වගේම අපට ඉහත ගන්න නියත අදහස් කොච්චර ප්‍රමාණයක් එතුමාගේ මුඛින් පිට වුනාද කියන එක අපට පැහැදිලිව බලාගන්න පුළුවන්. ඒ නිසා එතුමා ඉතාම නිහතමානීව, ඉතාම ව්‍යක්ත විදිහට, ඒ වගේම ඉතාම බුද්ධිමත්, උගත් විදිහට එතුමාගේ තර්ක ඉදිරිපත් කරලා මේ සභාව මේ තත්ත්වයට ගේන්න පෝෂණය කරපු ප්‍රමුඛ පෙළේ මන්ත්‍රීවරයෙක් කියන එක මතක් කරන්න ඕන. එතුමාගේ දේශපාලන ගමනෙන් ඉවත් වෙනකොට තමන්ගේ පුත්‍රයාව ගේන්න පුළුවන්කම ලැබුනේ එතුමා ගිය අධිපාර, එතුමා ගිය ගමන ශක්තිමත් නිසා කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒක නිසා අපට

පේනවා අපේ වර්තමාන පළාත් සභා මන්ත්‍රීතුමා ඒ පියාගේ වර්තයෙන් පිට වුන ලක්ෂණ උපයෝගී කර ගනිමින් මේ පළාත් සභාවේ හොඳ දක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නවා. මම

හිතන්නේ පියාගේ අභාෂය එතුමාට ලැබිලා තියනවා.

ඒ නිසා අපි එතුමාගේ පියාගේ අභාවයෙන් පස්සේ අපට මෙවැනි වර්තයක් මේ පළාත් සභාව පෝෂණය කිරීමට ලැබීම ගැනත් අපි එක පැත්තකින් සතුටු වෙනවා.

ඒ වගේම ගරු සභාපතිතුමනි, භූන්සිසි සියඹලාපිටිය නීතිඥ අපේ හිටපු මන්ත්‍රීතුමාට මේ පළාත් සභාවේ බලවත් ශෝකයත්, ඒ වගේම මාගේ පෞද්ගලික බලවත් ශෝකයත් ඒ පවුලේ ඥාතීන් සියළුදෙනා වෙත ප්‍රකාශ කරන අතර, එතුමාට උතුම් අමාමභ නිවන් සම්පත් ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි !

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! ගරු අපීත් කුමාර මැද්දේගම මැතිතුමාට. මිලභට ගරු අධ්‍යාපන අමාත්‍ය භාණු මුනිප්‍රිය මැතිතුමා.

ගරු අමාත්‍ය භාණු මුනිප්‍රිය
கௌரவ அமைச்சர் பாணு முனிப்பிரிய
Hon. Minister Bhanu Munipriya



ගරු සභාපතිතුමනි, සබරගමුව පළාත් ඉතිහාසයේ සබරගමුව පළාත් මන්ත්‍රීවරයෙක් වශයෙන් දීර්ඝ කාලයක් මෙම පළාත් සභාව නියෝජනය කරන්න පුළුවන්කම ලැබීම නිසා එහි මුල් වකවානුවේ දී මුණගැහුන ඉතාමත් වැදගත් වර්තයක්, අපේ අධිනීතිඥ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා. අපිත් මැදදේගම ගරු මන්ත්‍රීතුමා කිව්ව පරිදි එතුමාගේ දේශපාලනය රැදී තිබුනේ කැගල්ල දිස්ත්‍රික්කයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නෙමෙයි රටේ ජාතික දේශපාලනයෙක් ඉතාම වැදගත් දිස්ත්‍රික්කයක්. ඩී.එස්.සේනානායක මැතිතුමා නියෝජනය කරපු දිස්ත්‍රික්කය. ඇන්.ඇම්.පෙරේරා මැතිතුමා නායකත්වය දීපු දිස්ත්‍රික්කය. ඒ වගේම අපේ ඓතිහාසික ඉතාමත්ම වැදගත් පක්ෂ ලේකම්වරයෙකු වූ ධර්මසිරි සේනානායක මැතිතුමාගේ දිස්ත්‍රික්කය මේක. ඉතින් ඒ අයගේ පරම්පරාවේ වර්තයක් තමයි ග්‍රැන්සිස් සියඹලාපිටිය කියන දේශපාලන වර්තය. දේශපාලන නායකයින් තම දේපල දේශපාලනයට කැප කරපු පරපුරේ කණ්ඩායමේ වැදගත් පුරුකක් තමයි මේ ග්‍රැන්සිස් සියඹලාපිටිය කියන දේශපාලන වර්තය. සියඹලාපිටිය දේශපාලනයේ ප්‍රධාන සලකුණ වෙන්තේ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා. එතුමා නිහඩයි. නිහඩ නායකයෝ ඉන්නවා. සමහරු වෙනස්. සමහරු වැඩියෙන් කථා කරනවා. හැබැයි වැඩියෙන් කථා කරන, වැඩියෙන් සමාජශීලී කෙනාට වඩා වැඩියෙන් කථා නොකරන, වැඩියෙන් සමාජශීලී නොවන අයගේ දේශපාලන නායකත්ව සහ නායකත්ව ලක්ෂණ ඊට

වඩා වැඩියෙන් නියතවා කියන්න හොඳ උදාහරණයක් ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාගේ වර්තය. මම අසුන්ගෙන හිටපු අසුනට එහා පැත්තේ එතුමා අසුන්ගෙන හිටියේ. ඒ 1994 දෙවෙනි පළාත් සභාව. ඉල්ලාර් මන්ත්‍රීතුමා

එහෙමත් නියෝජනය කළා. අපි හිටියේ විපක්ෂයේ. එදා හිටියේ ආණ්ඩු පක්ෂයේ අපේ මහ ඇමතිතුමා ජයතිලක පොඩ්නිලමේ මැතිතුමා. දසනායක මැතිතුමා සභාපතිත්වය දැරුවේ. මේ පළාත් සභාවේ නෙමෙයි, හැබැයි ඉතාමත්ම සිමිත සම්පත් සහිත දැනට පරණ කව්වේරිය හැටියට සැලකෙන එකේ සම්මන්ත්‍රණ ශාලාවේ සම්පූර්ණ සබරගමුව පළාතේ විසි ලක්ෂයක් ජනතාවගේ තීන්දු තීරණ ගත්ත ආයතනය එදා එතුමා නියෝජනය කළේ. එමනිසා වැඩියෙන් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගන්න වෙච්ච වෙලාවක ඕනෑම අවස්ථාවක එදා හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් හැටියට එතුමාගේ උපකාරය විපක්ෂයට අත්‍යාවශ්‍ය වුනා. අපේ පළවෙනි පළාත් සභාව. එතුමාගේත් පළවෙනි පළාත් සභාව. හැබැයි එතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලන වර්තයක් වෙච්ච නිසා අපේ විපක්ෂනායක හැටියට හිටියේ ධර්මදාස වන්නිආරච්චි මැතිතුමා. එතුමා සහ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා එකට අසුන් ගන්නාම සම්පූර්ණ සභාව පිරිවිච බවක් තිබුණා. ඉතාම පරිනත දේශපාලන නායකයෝ. අපිත් මන්ත්‍රීතුමා කිව්වා වගේ කිසි දවසක මේ සභාවේ නැගිටලා තවත් අයෙකුගේ පුද්ගලික කාරණයක් කතා නොකරපු, දේශපාලන කාරණා පමණක් කථා කරපු, දේශපාලන කාරණයට පළල් දැක්මක් එකතු කරපු දේශපාලන වර්ත එදා සබරගමුව පළාත් සභාව වර්ණවත් කළා, ගැඹුරක් ලබාදුන්නා.

එතුමාගෙන් පස්සේ 1999 වර්ෂයේ පළාත් සභාව නියෝජනය කළේ එතුමාගේම වැඩිමහල් සහෝදරයාගේ

පුත්‍රත්නය, අද විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා. එතුමායි, මමයි එකම තැනක වාඩි වුනේ. ඒත් විපක්ෂයේ. එකම තැන අසුන් ගත්තේ. එමනිසා විපක්ෂයේ කාර්යය භාරයත් බරපතල බලයක් අනෙකුත් පක්ෂයට තිබුණ මැතිවරණවල දැඩි පීඩනයට



ලක්වෙලා හිටපු දේශපාලන අපේ සහයින්ට අධිකරණයේ දී උදව් කරන්න, අධිකරණයේ දී හයිය දෙන්න, යුක්තිය ඉෂ්ඨ කරන්න අධිකරණය භාවිතා කරපු සියඹලාපිටිය මැතිතුමා එය පළාත් සභාවේ නියෝජනය කළා. අපි දන්නවා 94 මැතිවරණය කොච්චර අපට අමාරු වුනාද කියලා. ඉතින් එම නිසා ගරු සභාපතිතුමනි, අද මෙතෙක් මේ පළාත් සභාව ව්‍යාප්ත වෙනකොට අද 2008 වර්ෂයේ දී එතුමාගේ පුත්‍රත්නය අපේ හර්ෂ සියඹලාපිටිය මැතිතුමා කැගල්ලේ ජනතාව වෙනුවෙන් මේ පළාත් සභාව නියෝජනය කරන්න අසුන් ගැනීම ඒක ඓතිහාසික අවස්ථාවක්. එදා ඉදන් අද වෙනකල් කැගල්ලේ ජනතාව නියෝජනය කරනවා, එතුමා තම ආදරණීය පියා ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාව නියෝජනය කරමින්. ඒ පුරුක අද එතුමා හා සමානව එතුමාගෙන් තිබුනේ බොහොම ඉතාමත්ම පොඩි හිනාවක්. කලාව අඩුයි. කලා කලේ අවශ්‍ය දේ පමණයි. උපදෙසක් දුන්නොත් ඒ උපදෙස අත්‍යාවශ්‍ය කාරණයක් සඳහා පමණයි. යමක් ඉදිරිපත් කළොත් ඒක ඓතිහාසික කාරණාවක් සම්බන්ධයෙන් පමණයි. ඉතින් එමනිසා නිවැරදි මන්ත්‍රීවරයෙකුගේ හැසිරීම, නිවැරදිව නායකත්වයක් ලබාදීමේ වරිත ලක්ෂණ අපට හඳුන්වාදීපු එක වරිතයක් සබරගමුව පළාතේ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා. එමනිසා එතුමාගේ විශේෂව එම පවුලේ එකම පිරිමි දරුවා විදිහට හර්ෂ සියඹලාපිටිය මැතිතුමා, අනෙක් දියණිය නීතිඥවරයක්. එතුමිය ඉන්නේ කැනඩාවේ. අනෙක් දියණිය අද පැමිණ ඉන්නවා. ආදරණීය බිරිඳ. මේ අයගේ

ගතහැකි දේවල්, ගතයුතු දේවල් ලබා ගැනීම අපේ වගකීමක්. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපේ රටේ 1948 නිදහසින් පස්සේ මේ රටේ විදේශගත වෙලා ඉහතගෙන ආපු අපේ රටේ නායකයෝ තම සියල්ල රට වෙනුවෙන් කැප කළා. සර් ජෝන් කොතලාවල මැතිතුමා තමාගේ දේපළ සම්පූර්ණයෙන් ලිව්වාම දැන් ඒක විශ්ව විද්‍යාලයක්. බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ මැතිණිය, ඩී.එස්.සේනානායක මැතිතුමා, ඩබ්ලිව් සේනානායක මැතිතුමා ඒ පරම්පරාවේ අය. ඒ පරම්පරාවට ගැවෙන, ඒ පරම්පරාවේ ගමන් ගිය නායකයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තම වත්කම්, තම දේපළ හරි හම්බ කිරීමහ සම්බන්ධයෙන් තඹෙකටවත් නොසළකා ජනතාව වෙනුවෙන් කැප කරපු අධිනීතිඥ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා වැනි දේශපාලඥයින් වඩා වැඩියෙන් මේ සභා නියෝජනය කරන්න ඕන කාලයේ එතුමා අපට අහිමි වීම ඉතාමත්ම ශෝචනීය තත්ත්වයක් උදා කරනවා. ඒ සමඟම එතුමාගේ ආදරණීය පුත්‍රත්නය එතුමා නියෝජනය කරමින් තම ජනතාවට ආදරය, කරුණාව, තම සේවය ලබාදීම මම හිතනවා ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාට කරන ගෞරවයක්. ඉතින් එම නිසා අද දින එතුමා වෙනුවෙන් ගෙනාපු ශෝක පණිවිඩය , යෝජනාව සභා සම්මත වීමෙන් අනතුරුව එම ආදරණීය බිරිඳ සහ දරුවන්ට එය ලබාදෙන්නට කරන ගෞරවනීය ඉල්ලීමක් සමඟ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා අනාගතයේ අපේ බෞද්ධ දර්ශණය අනුව නැවත නැවත ඉපදෙනවා නම් ඒ

හදවන වේදනාවට පත් කරමින්, සමස්ත කැගල්ලේ ජනතාවට කම්පනයක් ලබාදෙමින් එතුමා සඳහටම අපි හැර ගියේ සබරගමුව පළාත් සභාවට තවත් සලකුණක් අතීතයට ඉතිරි කරලා, එය ඓතිහාසික දේශපාලඥයෙකුගේ නික්ම යෑමක් හැටියට. ඒ නිසා ඒ වරිතය තුළින්

ආදරණීය බිරිඳගේ ආදරණීය ස්වාමීපුරුෂයා වශයෙන්, ඒ දරුවන්ගේ ආදරණීය පියා වශයෙන්, ඒවගේම සමස්ත කැගල්ලේ ජනතාවට, සමස්ත ශ්‍රී ලංකාවට නැවත නැවත වැඩ කරන්න පුළුවන් විදිහේ නැවත නැවත හමුවී අවසානයේ අපරාමර නිවන් සුවය



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

පාර්ලිමේන්තුවේ කාර්යයන් සාර්ථකව සම්බන්ධයෙන් යෝජනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! අධ්‍යාපන අමාත්‍ය ගරු භාණු මුණිප්‍රිය මැතිතුමාට. මිලභට ගරු මන්ත්‍රී යෙහියා එම්. ඉල්ලාර් මැතිතුමා.

ගරු මන්ත්‍රී එම්.වයි.එම්.ඉල්ලාර්
கௌரவ உறுப்பினர் எம்.வை.எம்.இப்லார்
Hon.Member M.Y.M.Ifilar

ගරු සභාපතිතුමනි, අප පළාත් සභාවේ අපත් සමඟ දීර්ඝ කාලයක් පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරපු අපේ හිටපු ගරු පළාත් සභා මන්ත්‍රීතුමාණන් වන අධිනීතිඥ ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාගේ ශෝක යෝජනාව ගේන මොහොතේ අපි සාකච්ඡා කරන අවස්ථාව එක පැත්තකින් ශෝක වෙන ගමන්ම අනෙක් පැත්තෙන් එතුමාගේ ආදරණීය පුත්‍රත්වය මේ ගෞරවනීය සභාවේ අද ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයෙක් වශයෙන් කටයුතු කිරීම වැදගත් වෙන ගමන් අපේ ෆ්‍රැන්සිස්

සියඹලාපිටිය හිටපු මන්ත්‍රීතුමා අපිත් එක්ක සබරගමුව පළාත් සභාවේ අද බැලූවාම එදා අපි ආණ්ඩු පක්ෂය නියෝජනය කරනකොට, ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් අපි කටයුතු කරනකොට අධිනීතිඥ ෆ්‍රැන්සිස් සියඹලාපිටිය අපේ හිතවත් ගරු

මන්ත්‍රීතුමා නියෝජනය කළේ විපක්ෂය. අද බැලූවාම පුතා ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරනකොට අපි මේ ගෞරවනීය සභාව නියෝජනය කරන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන්. අපට ජේන දේ තමයි අපි සබරගමුව පළාත් සභාව වගේම පළාත් සභා මේ රටේ ස්ථාපිත වෙනකොට ඒ පළාත් සභාව සම්බන්ධයෙන් වැඩි දෙනෙකුට වැඩි අවබෝධයක් තිබුනේ නෑ. ඒ වගේම පළාත් සභාව සම්බන්ධයෙන් ගෙනෙන අණපනත්, රෙගුලාසි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී ආණ්ඩු පක්ෂය මොන යම් දේ කළත් විවේචනාත්මකව, නිවැරදිව හරි විදිහට ඉතාමත්ම අවශ්‍ය දේ කපා කරපු මන්ත්‍රීවරයෙක් තමයි අපේ අධිනීතිඥ ෆ්‍රැන්සිස් සියඹලාපිටිය අපේ මන්ත්‍රීතුමා. අපේ මන්ත්‍රීතුමා කිසිම අවස්ථාවක මේ සභාව මොන යම් හේතුවක් නිසාවත් ආවාට ගියාට කපා කළේ නෑ. ඒ වගේම තමයි එතුමා සෑම අවස්ථාවකදීම, අපට නම් කිව්වාම අපි වෙලාවේම නැගිටින අවස්ථාවල් තියනවා. නමුත් ෆ්‍රැන්සිස් සියඹලාපිටිය අපේ ගරු මන්ත්‍රීතුමා අවශ්‍ය දෙයට, අවශ්‍ය වෙලාවට නැගිටලා ඉතාමත්ම අවශ්‍ය ප්‍රමාණයේ කපා කිව්වාම ගැඹුරු අර්ථයක්, ඒ වගේම ඒ සභාවට අවශ්‍ය, ඒ වගේම ඒ සභාවේ අනාගතය සහ උන්නතිය වෙනුවෙන් කපා කරපු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම ආවාට ගියාට කපා කළේ නෑ. අපි දන්නවා අපිත් ඒකක හිටපු , එතුමා ඉතාමත්ම වැදගත්, එතුමා මොන දේශපාලන පක්ෂය නියෝජනය කළත් ද්වේෂසහගතව මේ සභාවට ඇවිල්ලා කපා කළේ නෑ. එතුමා

නියෝජනය කරන ජනතාවගේ හඬ තමයි එදා ඒ පළාත් සභාව තුළ ක්‍රියාත්මක වුනේ. ඒ වගේම මේ පළාත් සභාව තුළ අද එතුමා අප අතරින් වෙන් වෙලා ගියත් ඕනෑම පුද්ගලයෙක් ඉපදුනා වගේම මරණය නියතයි. අපි කවදා හරි දවසක ඒ ඉරණමට මුහුණ දෙන්න ඕන. එතුමා



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

ඉපදුනා වගේම එතුමා අප අතරින් වෙන් වෙලා ගියත් එතුමාගේ ක්‍රියා කලාපය සහ එතුමා කළ සේවාව කිසි දවසක අමතක කරන්න බෑ. පළාතේ සභාවේ එදා අපි තරුණයෝ වශයෙන්, එතුමා වැඩිහිටියෙක් වශයෙන් ඒ වගේම බුද්ධියක් තියන, හරියටම කිව්වොත් එතුමා පුස්තකාලයක් වගේ. හරියටම එතුමාගේ සියළුදේම අපි අවශ්‍ය වෙලාවට, අපි සමහර අවස්ථාවල තේ බොන වෙලාවට ගිහිල්ලා එතුමා එක්ක කලා කර කර ඉන්නකොට අරක වැරදියි. මේක හරි. මේක තමයි වියයුත්තේ. මේක තමයි කලා කළේ. මේක තමයි හරි දේ කියලා කියනවා. ඒ වගේම සියළුදේම එතුමාගෙන් ගන්න පුළුවන් හොඳ දැනුමක් තිබුණ, බුද්ධියක් තිබුණ අපට අවශ්‍ය වෙන යුගයක තමයි සබරගමුව පළාත් සභාව එතුමා නියෝජනය කළේ. එතුමා අප අතරින් වෙන්වීම, එතුමා අපෙන් සමුගැනීම අපට වගේම ඒ පවුලේ උදවියට ඒ වගේම එතුමාගේ භාර්යාව ඇතුළු දුවා දරුවන්ට ශෝකය වගේම මේ ගෞරවනීය පළාත් සභාවටත් එක පැත්තකින් ශෝකයක්.

ඒ වගේම තමයි අද එතුමා හොඳ පුරුකක්, ඉතාම වැදගත් එතුමාගේ ක්‍රියාව ඉදිරියට ගෙනියන්න සබරගමුව පළාත් සභාවේ කැගල්ල දිස්ත්‍රික්කයෙන් එතුමාගේ පුත්‍රත්නය වන හර්ෂ සියඹලාපිටිය අපේ මිත්‍රයා මේ පළාත් සභාවට පත් කිරීම. ඒ වගේම තමයි එතුමා අද ආණ්ඩු පක්ෂයේ විශාල කර්තව්‍යයක් මේ සභාව තුළ ඉතාමත්ම

මැනවින් හොඳින් ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරනවා. අපි අගය කරන්න ඕන. ඒ වගේම ඒ පවුල දිහා බැලුවාම ප්‍රධාන ඇමතිතුමා කියපු විදිහට ඒ පවුල දේශපාලන වශයෙන් දැවැන්ත කාර්යය භාරයක් ඉෂ්ඨ කරන, දැවැන්ත දේශපාලන පවුලක් වගේම ඒ ප්‍රදේශයේ

ජනතාවට සුවිශාල සේවාවන් රාශියක් ඉෂ්ඨ කරන පවුලක් කියන එක අපට ඉතාමත්ම හොඳින් මැනවින් ජේතවා. මොකද හර්ෂ සියඹලාපිටිය මැතිතුමා දිගින් දිගටම ජයග්‍රහණය කරගෙන මේ පළාත් සභාව නියෝජනය කරමින් ඒ ප්‍රදේශයේ ජනතාවගේ ඒ පියාණන් ගෙන ගිය ඒ වැඩ පිළිවෙල ඊටත් වඩා ඉහළින් ඉදිරියට ගෙනයමින් ප්‍රදේශයේ ජනතාවට එදා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළත් අද ආණ්ඩු පක්ෂයේ දැවැන්ත කාර්යය භාරයක් ඉෂ්ඨ කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් බිහිවීම, ඒ පුරුක ඉතා අගය කරන අතර, මම ප්‍රාර්ථනා කරනවා අපේ හිතවත් අධිනීතිඥ ෆ්‍රැන්සිස් සියඹලාපිටිය ගරු මන්ත්‍රීතුමාට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමින් අපේ මේ ශෝක යෝජනාව එම පවුලේ උදවියටත්, ඒ වගේම මගේ පෞද්ගලික ශෝකයත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්, ඔබතුමා මට අවස්ථාව සලසා දීම පිළිබඳව අනේක වාරයක් ස්තූතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. ස්තූතියි !

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! ගරු ඉල්ලාර් මන්ත්‍රීතුමනි. මිලහට ගරු පළාත් මාර්ග අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මැතිතුමා.

ගරු අමාත්‍ය අතුලකුමාර රාහුබද්ධ
கௌரவ அமைச்சர் அதுல குமார ராஹுபத்த
Hon. Minister Athula Kumara Rahubadda

ගරු සභාපතිතුමනි, ඔබතුමාට ප්‍රථමයෙන්ම මගේ ගෞරවය පුද කරනවා.



මේ ගරු සභාවේ කෘතභස්ථ දේශපාලනිකයෙක් පිළිබඳව ශෝක යෝජනාවක් පිළිබඳව කථා කරන්න අවස්ථාවක් ලබාදීම පිළිබඳව. මම මේ සභාවේ එතුමා එක්ක හිටියේ නෑ. මේ කියන දේශපාලන වටපිටාව දැකලා තිබුණේ නෑ. නමුත් ඔය කියන නීතිඥයා, ඔය කියන ව්‍යාපාරිකයා, ඔය කියන කෘතභස්ථ දේශපාලනිකයා හඳුනා ගන්න අවස්ථාවක් ලැබුණා දේශපාලන ක්‍රියාවලියේ දී ප්‍රාදේශීය මට්ටමේ දී. පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන එක්තරා අවස්ථාවක මට අවස්ථාවක් ලැබුණා ගලිගමුව ආසනයේ දේශපාලන කටයුතුවලට ප්‍රාදේශීය සභාවේ එදා සභාපතිවරයා උපාලි වඩුආරච්චි එක්ක සහභාගී වෙන්න. එදා අපි පිටත් වෙලා ගියේ මේ කථා කරපු මේ මහා දැවැන්ත දේශපාලන චරිතය ජීවත් වෙන නිවසට. ඒ යන වෙලාවේ මම දැක්කේ ජීවිතේ පළවෙනි වතාවට ඉතාමත්ම උස, ඒ වගේම කණ්ණාඩි දෙකක් දාගෙන පත්තරයක් කියවන, පැත්තක දුම් පයිප්පයක් තියන මහත්මයෙක්. අපි ගිහාම අපි ගිය කාරණාව අහලා එතුමා අපිව සහභාගී කරවා ගත්තා. ඒ ගිය වෙලාවේ අපි අහගෙන හිටියා එතුමාගේ කටහඬ. ඒ වගේම එතුමාගේ දේශපාලන අවශ්‍යතාවය. ඒ වගේම හදවතේ ලියවෙච්ච, ජනතාවට අවශ්‍ය දේ පිළිබඳව රැස්වීම් දෙක තුනකට යනකොට මේ කථා කරන හැමෝටම වගේ අපට තේරුණේ මේ දේශපාලනිකයා පිළිබඳව කථා කරන්න මොන තරම් දේවල් මේ සභාව තුළ හිටියා නම් අපට පුළුවන් ද කියන කාරණාව.

ඉතින් ඒ නිසා ඒ මහා දේශපාලනිකයා මේ හැමෝම කිව්වා වගේ කෙනෙක් දිහා ඉතාම තීක්ෂණව බලලා, ඒ වගේම කථා කරන දේ වැඩිපුරම අහලා , අඩුවෙන්ම කථා කරලා ඉතා විශාල වැඩ කොටසක්, අවශ්‍යතාවයක් ඉටුකරන්න පුළුවන් දේශපාලන චරිතයක්.

ඒ වගේම ඒ දේශපාලන චරිතය මේ සභාවේ එවකට නියෝජනය කරපු සියළුම මැති ඇමතිවරු පක්ෂ විපක්ෂව එතුමාගේ තිබුණ දේශපාලන දැනුම, ජංගම පුස්තකාලය පිළිබඳව ඒ අත්දැකීම් සහ දේශපාලන දැනුම පිළිබඳව කතා බහ කලා. ඉතින් ඒ නිසා අපි ඒ කථා කරපු දේශපාලන දැවැන්ත චරිතය පසුකාලීනව අපි දැක්කා රංජිත් සියඹලාපිටිය කියන ඒ දේශපාලනිකයා එදා පළාත් සභාවේ මගේ අල්ලපු පුටුවේ ඉන්නකොට එතුමාගෙන් පසුව දේශපාලනයට ආපු රංජිත් සියඹලාපිටිය කියන අද වත්මන් පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරයා ඇසුරු කරන්න, ඒ වගේම ඔහුගේ දේශපාලන වැඩ පිළිවෙල තම දේශපාලන නායකත්වයෙන් ඉහත ගත්ත අත්පොත් ඒ සියල්ල අපි අද එතුමාගේ දේශපාලනය දිහා අද අපි දකිනවා. ඒ අත්පොත් තැබීමෙන්. ඉන් අනතුරුව ඒ දේශපාලන පවුල මම හිතන්නේ එතුමාගේ බිරිඳ කැගල්ල නගර සභාව නියෝජනය කරපු මන්ත්‍රීවරියක්. ඉතින් ඒ නිසා ඒ පවුල ගත්තාම එදා නිවසට යනවිට අපි දැක්කේ නෑ මේ සභාව අද නියෝජනය කරන ඒ ග්‍රැන්සිස් සියඹලාපිටිය කියන චරිතයට ඊටත් වඩා සාධාරණය කරන, ඒ වගේම ඒ චරිතයට පණ පොවන දේශපාලන තමන්ගේ අතිජාන පුත්‍රයා එදා හිටියේ නෑ. ඔහු හිටියේ ඇමරිකාවේ. ඉතින් අපි දැකලා තිබුණේ නැති, හඳුනාගත්තේ නැති ඒ වගේම ඒ දේශපාලන චරිතයත් එක්ක ඇසුරු නොකරපු නිසා අපට පුළුවන් වුනා හරිෂ්

සියඹලාපිටිය කියන, රංජිත් සියඹලාපිටියගේ පාර්ලිමේන්තු ගමනත් එක්ක මේ සභාවට ආපු රංජිත් සියඹලාපිටිය ජීවමානව නියෝජනය කරන දේශපාලන චරිතය ඉතාමත්ම ලහින් සුහදව ඇසුරු කරන්න. ඒ ඇසුරු කිරීම තුළ අපි දකිනවා මේ සභාවේ ඔබ කථා කරපු ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාගේ කථාව, වැඩ පිළිවෙල, දේශපාලන අත්දැකීම්, අවබෝධය ඒ



වගේම පරිනතභාවය කොච්චර ද කියන එක මට වඩා ඔබ හොඳට දන්නවා. නමුත් අද අපට තේරෙනවා සැබවින්ම ඒ වර්තයට පණ පොවන වර්තයක් විදිහට, ඒ වර්තයට සාධාරණයක් කරන වර්තයක් විදිහට හර්ෂ සියඹලාපිටිය මැතිතුමා මේ සභාවේ ඇති වෙච්ච යම් යම් අවස්ථාවල ඇති වුන ප්‍රශ්න පිළිබඳව ගන්නා වූ තීන්දු දිහා දැක්කාම ඉතාමත්ම මහත්මා තීන්දු එදා තම පියාගේ දේශපාලන අභිපාර, පියාගේ දේශපාලන අභාෂය, පියාගේ දේශපාලන වර්තය ඒ ආකාරයට සාධාරණය කරන දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන් පියාගේ දේශපාලන තත්ත්වය.

මේක අපි කලා කරන්නේ අත්දැකීමෙන්. හර්ෂ සියඹලාපිටිය කියන දේශපාලන වර්තය කැප කරපු දේවල්, සමහරවිට තනතුරු, නිලතල, බලතල මේ සියල්ල. ඒ වගේම තමයි සභාව තුළ ආණ්ඩු පක්ෂයක් විදිහට ඇතිවෙන යම් යම් ප්‍රශ්න ඔහු ඉතාමත්ම නිහතමානීව තමන්ගේ වගකීමකින් ඒ කාල වකවානුව තුළ මේ දක්වාම ඉටු කරපු දේශපාලන වර්තයක්. ඉතින් ඒ නිසාමේ දේශපාලන වර්තය මොන තරම් දුරට වැදගත්ද? ඒ වගේම අවශ්‍ය ද? කියන එක අද රටේ මේ හැමෝම කලා කළා. ඉතින් එවැනි ඓතිහාසික දේශපාලන වර්තයක් විදිහට මේ සබරගමුව පළාතේ කැගල්ල දිස්ත්‍රික්කයේ

කරලා ගියා. ඒ නිසා ඒ දේශපාලන වර්තයට ආදරය කරපු කැගල්ලේ ජනතාව වගේම අපි කෙටි කාලයක් තුළ මගේ ජීවිතයේ අමතක නොවෙන දෙයක් තියනවා හර්ෂ සියඹලාපිටිය මන්ත්‍රිතුමා දන්නවා මම එතුමාට කියලා තියනවා. මටත් මැරෙනතුරාවට අමතක කරන්න බැරි එක දෙයක් එතුමා පුරුදු කළා. උගන්නලා ගියා. ඉතින් ඒ නිසා ඒක ඉතාම සොඳුරු දෙයක්. ඉතාම සුන්දර දෙයක්. ඒක මගේ හදවතේ හැමදාම තියනවා. ඒක දන්න කෙනා හර්ෂ සියඹලාපිටිය මැතිතුමා. ඉතින් ඒ නිසා ඒ දේශපාලන වර්තය කැගලු දිස්ත්‍රික්කයේ ආදරය කරපු සමස්ත පළාත් සභාවක් වෙනුවෙන් එදා ඒ ගෞරවනීය නායකත්ව, ගෞරවනීය විදිහට කලා කරපු ඒ දේශපාලන වර්තයට සබරගමුව පළාත් සභාවේ එදා අපට එතුමාත් එක්ක කටයුතු කරන්න බැරි වුනත් ඒ කටයුතු කරපු සියළුදෙනා වෙනුවෙන් ඒ අදහස් දැක්වීමේ දී ඒ වගේ කෙටි කාලයක් තුළ, සතියක් වගේ කෙටි කාලයක් තුළ ලබාගන්න අත්දැකීම් තුළ එතුමා කළ මහා මෙහෙවර පිළිබඳව නැවත නැවතත් සිහිපත් කරමින්, එතුමාගේ වෙන්වීම ඒ බිරිඳට දරුවන්ට වගේම සමස්ත පළාත් සභාවටත් පිරිමැසිය නොහැකි පාඩුවක් ලෙස කැගලු දිස්ත්‍රික්කයට ඇති වුනා වගේම නැවතත් ඒ දේශපාලන කටයුතු කරන්න අපේ බෞද්ධයෝ විදිහට සංසාරයේ නැවත වතාවක් ඉපදෙනවා. මියැදෙනවා. ඒ නිසා ඔහු

ජනතාවට වඩා වැඩියෙන් සේවය කරලා, අඩුවෙන් කලා කරලා, ඒ වගේම තමන්ගේ ව්‍යාපාර දියුණු කරගෙන, දේශපාලනයේ කාට්ටත් ඇගිල්ලක් දික් කරන්න බැරි වර්තයක් විදිහට, හැමෝමම කලා කළහැකි වැදගත් වර්තයක් විදිහට දේශපාලනයෙන් විතරක් නෙමෙයි ජීවිතයෙන් නික්මිලා ගියා. නමුත් ඔහු කළ කී දේ මේ සභාවේ විතරක් නෙමෙයි, කැගල්ලේ විතරක් නෙමෙයි සබරගමුවේ හැමෝමම කලා කරන්න දෙයක් ඉතිරි

බලාපොරොත්තු වෙනවා නම් තවත් යම් සාධාරණයක්, සේවයක් දේශපාලනික වශයෙන් සහ අනෙකුත් එතුමා බලාපොරොත්තු වෙච්ච දේවල් තුළ, ඉටු කරන්න නොහැකි වුන දේවල් ඉටු කරගැනීම සඳහා උපදින උපදින ආත්මවල දී ඒ කටයුතු නිවැරදිව කරන්න එතුමාට ශක්තිය, ටෙඩරියය ලැබේවා! ඒ වගේම අවසානයේ බෞද්ධයෝ විදිහට අපි සියළුදෙනා එක්ව ප්‍රාර්ථනා කරන , එතුමා අපෙන් වෙන්වීම පිළිබඳව එතුමාත්



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

බලාපොරොත්තු වෙන අජරාමය නිවන් සුවය අත්වේවා ! කියා පාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன
Hon.Chairman Kanchana Jayarathna

ස්තුතියි ! ගරු පළාත් මාර්ග ඇමතිතුමනි. වඩා වටිනේ ඔබතුමාට ඒ පුරුදු කළ දේත් කිව්වා නම් තමයි. මිලභට ගරු මන්ත්‍රී සිරිල් පල්ලෙපොල මැතිතුමා.

ගරු මන්ත්‍රී සිරිල් පල්ලෙපොල
கௌரவ சிரில் பல்லைப்பால
Hon.Member Cyril Pallepola

ගරු සභාපතිතුමනි, දිවංගත සබරගමුව පළාත් සභා මන්ත්‍රී ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා පිළිබඳව කතා කරන්න අවස්ථාව ලබාදීම පිළිබඳව මා පළමුවෙන්ම ඔබතුමාට මගේ ස්තූතිය පුද කරනවා. මම සියඹලාපිටිය මැතිතුමා

එකවිටක දැක්කේ කැගලු දිස්ත්‍රික්කයේ එදා මම පුංචි කොල්ලෙක් හැටියට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් හැටියට මම එතුමා දැක්කා. ග්‍රැන්සිස් සියඹලාපිටිය මම එකවරක දැක්කේ නීතිඥවරයෙක් හැටියට. එක තැනක දැක්කේ සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට. තවත් තැනක දැක්කා කැගලු දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටුන මොහොතේ කැගලු දිස්ත්‍රික්කයට විශාල ශක්තියක් දුන්න දේශපාලන නායකයෙක්

හැටියට මම දැක්කා. මම එහෙම දැක්කේ කැගලේල කවිවේරියට දේශපාලනයේ පුංචි කොල්ලෝ හැටියට අපි එදා එක්සත් ජාතික පක්ෂයේ ඉදලා යනකොට අපි පොඩ්ඩක් අඹන්පිටිය කන්ද උඩට යනකොට අපට හිතට පොඩ් පරාජයක් දකිනවා. සියඹලාපිටිය මැතිතුමාගේ ගේ ලඟ පුදුමාකාර ජනතා රැල්ලක් තියනවා. ඒක අදත් එදත් ඒ ජනතා රැල්ල එතුමාගේ නිවස අසල පිරෙනවා. එකතු වෙනවා. එතනදී අපට හිතට පොඩ් බයක් ඇති වෙනවා අපි පරදියි කියලා. ඒ නිසා එතුමා ඒ වගේ නිහඬ, අඩුවෙන් කපා කරන, වැඩියෙන් වැඩ කොටසක් කරපු දේශපාලන නායකයෙක්. ඒ ගැන අපි කැගලු දිස්ත්‍රික්කය නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරු අපි දන්නවා. එතුමා දේශපාලනයේ නිහඬව කරපු සේවය නිසා තමයි අද හර්ෂ සියඹලාපිටිය එතුමාගේ පුත්‍රත්නය සබරගමුව පළාත් සභාවේ කැගලු දිස්ත්‍රික්කයෙන් වැඩි මනාප සංඛ්‍යාවක් අරගෙන දෙපාරක්, තුන්පාරක් වාඩි වුනේ. ඒ පියා ඒ සමාජයට කරපු මෙහෙවර. ඒ පුතාට ලැබෙනවා කියන එකේ අඩුවක් නෑ. ඒ නිසා අදත් අපිත් එක්ක සහෝදර මන්ත්‍රීවරයෙක් හැටියට, ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා හැටියට පක්ෂ විපක්ෂ හේදයකින් තොරව අපි ඒ අයගේ ගෙවල්වල ගිහිල්ලා කාලා බිලා කතා කරලා එනවා. අපේ ගෙවල්වල එනවා. හම්බ වෙනවා කතා කරනවා. දේශපාලන වශයෙන් අපි කවදාවත් ගැටුමක් තිබුනේ

නෑ. මම හිතන්නේ ඒ පියා ගිය අඩිපාරේ තමයි පුතාත් යන්නේ. එහෙම නම් මම දීර්ඝව කපා කරන්න අවශ්‍ය නෑ. ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා ගැන කපා කරනකොට එතුමාගේ මැතිණිය අපට සිහිපත් වෙනවා. එතුමියත් කැගලේල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් හැටියට කැගලේල නගරයට විශාල සේවයක් කරපු මන්ත්‍රීතුමියක්. එතුමියත් ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාගේ දේශපාලන බරෙන් කොටසක් අරගෙන



යන්න පුළුවන් ශක්තිමත් දිරිය මවක්, කාන්තාවක් කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ බොහොම ආඩම්බරයෙන්. ඒ විතරක් නෙමෙයි රංජිත් සියඹලාපිටිය මැතිතුමා පළාත් සභාව නියෝජනය කරලා 94 දී අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් හැටියට නියෝජනය කරන්නේ ඒ සියඹලාපිටිය පරම්පරාවේ තිබුණ වැදගත්කම නිසා කියන එක මම මේ වෙලාවේ බොහොම ආදරයෙන් සිහිපත් කරනවා. එහෙම නම් මම දීර්ඝව කථා කරන්නේ නෑ. සියඹලාපිටිය මැතිතුමා අද ජීවතුන් අතර නැතත් එතුමාගේ නම ගෙනියන්නට එතුමාගේ පුත්‍රත්වය අද සියඹලාපිටිය ඇමතිතුමාත් එක්ක කැගල්ල දිස්ත්‍රික්කයේ කටයුතු කරනවා. ඒක අපට ආඩම්බරයක් අපි කැගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට.

එහෙම නම් මම දීර්ඝව කථා කරන්නේ නෑ. ෆ්‍රැන්සිස් සියඹලාපිටිය හිටපු අපේ පළාත් සභා මන්ත්‍රීතුමාට, ඒ වගේම ව්‍යාපාරික මැතිතුමාට, නීතිඥ මැතිතුමාට, සාමදාන විනිශ්චයකාරතුමාට අවසාන වශයෙන් නිවන් සුව ලැබේවා ! කියා මා ප්‍රාර්ථනා කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න
බෙරගමුව නගරයේ කඳවුරේ සභාපති
 Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු සිරිල් පල්ලේපොල මන්ත්‍රීතුමාට. මිලිභට ගරු සභානායක අසෝක ජයවර්ධන මැතිතුමා.

ගරු සභානායක අසෝක ජයවර්ධන මැතිතුමා.
බෙරගමුව නගරයේ කඳවුරේ සභාපති
 Hon.Gov.Whip Asoka Jayawardane

ගරු සභාපතිතුමනි අද මේ ගරු සභාවේ සියළු ගරු කටයුතු පසෙක තියලා මේ ශෝක යෝජනාව ඉදිරිපත් කරලා අපි මේ ශෝක යෝජනාව පිළිබඳව කටයුතු කරන්නේ මේ ගරු සභාවේ ඉතාම විශිෂ්ඨවූත් ඉතාම කාර්යක්ෂමවූත් ඉතාම ආදර්ශමත් වූ දේශපාලඥයෙක් හැටියට සභාවේ ගරු මන්ත්‍රීවරයෙක් ලෙස ඉතාමත් ආදර්ශමත් සේවයක් කළ ගරු ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාගේ ගුණයන් පිළිබඳව කතා කරලා අපේ ශෝකය ප්‍රකාශ කරලා එතුමාගෙන් ලබන්න තියෙන ආදර්ශය ඉදිරියට ගෙන යාම පිළිබඳව එතුමා තුළ තිබිවි ගුණයන් පිළිබඳව කතා කිරීමට. මම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා සභාපතිතුමනි ඒ කටයුත්තට මූලිකත්වයක් දීලා අද විශේෂයෙන් එතුමා පිළිබඳව කතා කරන්නට විශාල දීර්ඝ වෙලාවක් දීර්ඝ කාලයක් ලබාදීම පිළිබඳව. මම එතුමා සමඟ මේ සභාවේ ඉන්න අවස්ථාවක් නොලැබුණත් ඒවගේම එතුමා සමඟ ඉතාම සමීප සබඳතාවයක් පවත්වන්නට නොලැබුණත් එතුමාගේ කාලයෙන් පසුව පැවති පළාත් සභාවේ කටයුතු

කරන්නට මට අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේ මම මීට ඉහතින් හිටපු මන්ත්‍රීවරු ගැන කතා කරන කොට වැඩියෙන් කතා කළේ ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මන්ත්‍රීතුමා ගැන තමයි මන්ත්‍රීවරු වැඩියෙන් කතා කළේ. එතුමාගේ තිබිවි ගාම්භීර්‍යය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි එතුමා ඉංග්‍රීසි යුගයේ සිංහල පැළැන්නියේ ඉහළම පරපුරක ආභාසය ලබපු කෙනෙක් හැටියට ඉතාම ගාම්භීර්‍ය වර්තයක්



තිබිච්චි කෙනෙක්. එතුමා වැඩිපුර ඇත්දේ ඉංග්‍රීසි ඇඳුම. යුරෝපීය ඇඳුම. ඒවගේම එතුමා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඉතාම ඉහළ දැනුමක් තිබිච්චි කෙනෙක්. ඒ නිසා සමාජයේ ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරන්න පුළුවන් ශක්තියක් එතුමාට තිබුණා. ඒවගේම දැනුමක් එතුමාට තිබුණා. එතුමා හිටපු ඒ කාලය තුළ හිටපු ඇමතිවරුන්ටත් වඩා ප්‍රසිද්ධියක් ලබන දේශපාලකයෙක් හැටියට මම දැනගෙන හිටියා. මට කෙටි කාලයක ඇසුරක් වුණත් ,කෙටි කාලයක දැනුමක් වුණත් ඇත්තටම අපේ සිත් තුළ පවතින වර්ත ඉතාම අල්පයයි. මට නම් කියන්නම ඕනේ එතුමාගේ රූපය අපිට නිරතුරුවම ජේනවා. එතුමාගේ රූපය නිතර ජේන ස්වභාවයක් තියෙනවා. එහෙම හිටින්නේ කීප දෙනෙක් පිළිබඳවයි. යම් ගුණයක් එතුමා තුළ තිබිච්චි නිසා තමයි අපිට එතුමාව සිහිපත් වෙන්නේ ඒ ආකාරයෙන්. ඒ නිසා මම එසේ සිහිපත් වෙන කෙනෙක් හැටියට එතුමාගේ දේශපාලනය ගැන ඇත්තටම මම ලොකු අවධානයකින් කටයුතු කරන්නේ. එතුමා කැගලූ දිස්ත්‍රික්කය නියෝජනය කළත් එතුමා පසුව පළාත් සභාවේ කළ කතා අරගෙන මම කියවලා බලපුවහම හැන්සාඩ් එක කියවුවහම එතුමා ඉතා වැදගත් ලෙස තම දිස්ත්‍රික්කයට පමණක් නෙමෙයි මුළු පළාතටම වැදගත් වෙන කරුණු

පිළිබඳව අවබෝධයෙන් කතා කරලා ඒ ඒ ප්‍රශ්න පිළිබඳව ඒ යෝජනා පිළිබඳව ඉතා වැදගත් කරුණු ප්‍රකාශ කරලා තියෙනවා. එතුමාට ඒ ශක්තිය තිබුණේ එතුමා රට පිළිබඳව ජාතිය පිළිබඳව, තමන්ගේ ප්‍රදේශය පිළිබඳව , තමන්ගේ පළාත පිළිබඳව ඉතාම වුවමනාවෙන් සහ ඉතාම දැඩි අවධානයෙන් කටයුතු කරපු නිසා කියන එක මා සඳහන් කරන්නට ඕනේ. ඇත්තටම සියලුම පිරිස පරපුර දේශපාලන පරපුරක් හැටියට ප්‍රසිද්ධ

වෙලා තියෙනවා. ඒ පරපුරේ ඉහළම පංතියේ පුරුක හැටියට අපිට ග්‍රැන්සිස් සියලුම පිරිස මැතිතුමා අපිට මන්ත්‍රීතුමා හඳුන්වන්නට පුළුවන්. ඒ මන්ත්‍රීතුමාගේ ආභාසය ලබලා අද දේශපාලනයේ රංජීත් සියලුම පිරිස මැතිතුමා ජාතික නායකත්වයේ පළවෙනි පෙළට සුදුසුකම් ලබලා ඉතාම දුරදර්ශීව කටයුතු කරමින් විශාල සමාජ සේවයක් දේශපාලන සේවයක් ඉටු කරමින් සිටිනවා. බොහෝ දෙනාගේ ජනාදරයට ජනප්‍රියත්වයට පත් වෙමින්.

ඒවගේම එතුමාගේ පුනඤ්චන් හැම විටම මේ සභාවේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් මේ සභාවේ කටයුතු නිවැරදිව මෙහෙයවමින් පූර්ණ සහයෝගය දෙමින් ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා හැටියට කළ යුතු යුතුකම ඉතාම ඉහළින් කටයුතු කරන අපේ මන්ත්‍රීතුමා හර්ෂ සියලුම පිරිස මන්ත්‍රීතුමා එසේ කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ අර එතුමාගේ පියාගෙන් ලබන ආභාසය නිසා කියලා අපි සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා අපි දන්නවා කෙනෙකුට තම සේවය තමුන්ගේ දේශපාලන සේවය තමුන්ගේ ජාතික සේවය කරන්න පුළුවන් වෙන්නේ සමාජ සේවය කරන්න පුළුවන් වෙන්නේ තමුන්ගේ ගෙදර

සමාජය හරි හැටි ඒකට අනුබල දෙනවා නම් උපකාර කරනවා නම් මහ පෙන්වනවා නම් තමයි එසේ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ග්‍රැන්සිස් සියලුම පිරිස මැතිතුමාට තම නිවසෙන් ලැබුණා. එතුමාගේ මැතිණියක් දේශපාලනය කරමින් කැගල්ල දිස්ත්‍රික්කයේ කැගල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීතුමියක් ලෙස විශාල සේවයක් ඉටු කරලා ඒවගේම දේශපාලනය පිළිබඳව ගැඹුරු දැනුමක් ඇතිව කාන්තා සංවිධානයේ විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

කාන්තා සංවිධානයෙන් අනිකුත් කාන්තා සංවිධාන වලත් විශාල සේවයක් කරමින් තම ස්වාමි පුරුෂයාට විශාල ධෛරයක් දීලා කටයුතු කළා. ඒ නිසා අපි දකිනවා රංජිත් සියඹලාපිටිය පවුල අපේ ශ්‍රී ලංකාවටම සබරගමු පළාතට පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවටම වැදගත් සේවයක් කරන පරපුරක් හැටියට අපි සඳහන් කරන්නට ඕනේ. අපි දකින දෙයක් තමයි සියඹලාපිටිය මැතිතුමාගේ කිසිම ආකාරයක තිබුණේ නෑ කොච්චර ගරු ගාම්භීරත්වයකින් කටයුතු කළත් එතුමා සාමාන්‍ය ජනතාවට කිට්ටු වුණා. මම දැකපු දෙයක් තමයි සබරගමු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරන කොට ප්‍රදේශයේ හිටපු ඉතාම දුප්පත් අයට ඒවගේම ආදායමක් නැති ඇති නමුත් තමන්ගේ සංවර්ධන කටයුතු සඳහා තමන්ගේ ව්‍යාපාර සඳහා පොඩි පංතියේ ඉඳලා සාමාන්‍ය පංතිය දක්වා ඒ හැම කෙනාටම අවශ්‍ය වෙච්චි ණය පහසුකම් ලබාදීමේදී විශාල මෙහෙවරක් කරලා කටයුතු කළා. ඒ නිසා එතුමා සාමාන්‍ය සමාජය කෙරෙහි අවධානයෙන් කටයුතු කරපු කෙනෙක් හැටියටත් සඳහන් කරන්නට ඕනේ. ඒවගේම එතුමාට දේශපාලන විතරක් නෙමෙයි නිලධාරියෙක් වශයෙනුත් කටයුතු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒවගේම එතුමා නීතිඥයෙක් හැටියට

හොඳ දැනුමක් තිබිච්චි හොඳ ප්‍රසිද්ධියක් තිබුණ කෙනෙක් හැටියටත් ප්‍රසිද්ධියක් ලබපු කෙනෙක් හැටියට අපි දකිනවා. ඒ නිසා එතුමාගේ අභාවය සිද්ධ වුණත් එතුමාගේ දේශපාලන සේවයත් එතුමාගේ ජනතා සේවයක් එතුමාගේ සමාජ සේවයත් නොනැවති ඉදිරියට යන්නට පරම්පරාවක් බිහි වෙලා තියෙනවා. එතුමාගේ අභාසය ලබාගෙන ඇති වෙලා තියෙනවා කියන එක සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා මේ උතුම් දේශපාලඥයා පිළිබඳව අද අපේ අතිශය ශෝකය ප්‍රකාශ කරමින් එම ශෝකය සියඹලාපිටිය

මැතිණියටත් දියණිය පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනාටත් අපේ අතිශය ශෝකය ප්‍රකාශ කරමින් සියඹලාපිටිය මැතිතුමා එතුමා දරපු දර්ශනය අපිට ඉමහත් සේවයක් වෙවා සමාජයට ප්‍රයෝජනයක් වෙවා, සමාජයට ඒ දර්ශනය ඉදිරියට ගෙන යන්නට අපේ පරපුර තුළින් හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනය කරමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු සභානායක අසෝක ජයවර්ධන මැතිතුමනි. මිලහට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සිරිපාල කිරිඇල්ල මැතිතුමා.

ගරු සභානායක අසෝක ජයවර්ධන මැතිතුමා.
கௌரவ அ.கட்சி அமைப்பாளர் அசோக ஜயவர்தன
Hon.Gov.Whip Asoka Jayawardane

ගරු සභාපතිතුමනි ග්‍රැන්සිස් සියඹලාපිටිය අපේ හිටපු ගරු මන්ත්‍රීතුමා අභාවය සම්බන්ධව මට සහභාගි වෙන්නට බැරි වුණා. ඒකේ ශෝකය පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. මගේ දරුවෙක් තමයි ඒකට ගියේ. ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා මම ඇසුරු කළේ



1982 අවුරුද්දේ. නුවර අපේ ළමයි පාසැල් යනවිට යන කොට හෝ එන කොට මම දවසක නවත්තනවා. නවත්තලා අපි කතා බහ කරලා එනවා. ඒ මිත්‍රත්වය වැඩි දියුණු වුණා 1993 පළාත් සභාවට තේරී පත් වුණාට පස්සේ. මෙතුමා පළාත් සභා නියෝජනයට රත්නපුරයට ආපු හැම අවස්ථාවකදීම අපේ කාර්යාලයට ඇවිල්ලා තමයි යන්නේ. එන කොටත් යන කොටත් එහෙමයි. ඒ වෙලාවේ පෙළක් වෙලාවට මම අවවාද කරනවා මෙතුමා හරි ආසයි එළකිරි බොන්න. අර එළකිරි ලොකු විදුරුවෙන් එකක් බොනවා. මම කියනවා මෙහෙම බොන්න එපා කියලා. මැරෙන වෙලාවට මැරෙයි බං කියලා කියනවා. මරණයට බයේ ජීවත් වෙවිවි හිටපු ගරු මන්ත්‍රීවරයෙක් තමයි ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා. එතුමාත් අපේ ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමාත් තමයි අපි ඉස්සර රොස්මිඩ්වල මුර කෙරුවේ. මුර කෙරුවා නෙමෙයි අපි තුන් දෙනා තමයි ඕකේ වැඩිය හිටියේ. ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා මට වසර දහයකට වැඩි කාලයක් අනේ සිරි ඔයා එන්න අපේ පක්ෂයට ඔයා ඇයි මෙහෙම වුණේ කියලා. මම එතුමාට දුන්නු උත්තර මෙතන කියන්න බෑ ගරු සභාපතිතුමනි. නමුත් මම කියන්නේ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා අපේ

කල‍්‍යාණ මිත්‍රයෙක් අපිට ඇසුරු කරන්නට හොඳ මිත්‍රයෙක්. හරි විශ්වාසවන්තයි. දැන මුතුකම් දෙන්න ගියාමත් එහෙමයි. එතුමා අපිට අභිමිච්ඡ සම්බන්ධව විශාල පාඩුවක් විදිහට තමයි අපි දකින්නේ. එතුමා පළාත් සභාව නියෝජනය නොකළත් එතුමා ගෙදර හිටියත් ඒ ඇති විදිහට තමයි අපි සැලකුවේ. එහෙම නම් ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාට නිවන් සුව අත් වේවා යැයි ප්‍රාර්ථනය කරමින් මගේ මේ කෙටි වචන ස්වල්පය අවසන් කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න
 கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன
 Hon.Chairman Kanchana Jayarathna

ස්තුතියි ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සිරිපාල කිරිඇල්ල මැතිතුමා. මිලහට ගරු නියෝජ්‍ය සභාපති උදයකාන්ත ගුණතිලක මැතිතුමා.

ගරු නි.සභාපති උදයකාන්ත ගුණතිලක
 கௌரவ பி.தவிசாளர் உதயகாந்த குணதிலக
 Hon.D.Chairman Udayakantha Gunathilaka

ගරු සභාපතිතුමනි අපි අතරින් වෙන් වුණු ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා ගලිගමුව ආසනයේ හිටපු සංවිධායකතුමා එතුමාගේ අභාවයෙන් පසු ශෝක යෝජනාවක් ගෙන එන අවස්ථාවේ ඒ සඳහා වචන කීපයක් කතා කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. 1983 සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා පත් වෙලා ඒ දේශපාලන කටයුතු කළා වගේම එදා ඒ දේශපාලන

කටයුතු සඳහා එදා අපිට නායකත්වය දීලා ඒවගේම එතුමා ඒ දේශපාලන ගමන අව‍්‍යාජව එතුමා ඒ නිසල අධ්‍යාපනයෙන් බොහොම අවංකව හා කැපවීමෙන් තමන්ගේ නියෙන ආදායම් දේශපාලනය කරන්නට ඒවගේම අවංකව ඒ දේශපාලනය කරපු කෙනෙක්. ඒවගේම එදා දේශපාලනය කරන්න පුළුවන් අද වගේ එහෙම පුළුවන්කමක් තිබුණේ නෑ, එක පැත්තකින් භීෂණ යුගයක ජනතා විමුක්ති පෙරමුණේ තුවක්කුව පත්තු වෙන වෙලාවක ඒවගේම අනිත් පැත්තෙන් ගල් මුල් ඒවගේම නාමයෝජනා භාර දීලා එහෙම නැත්නම්



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

දේශපාලන රුස්චීමක් නියන්ත කරන්ත බැරි යුගයක තමයි අමාරු යුගයක තමයි එතුමා දේශපානය කරන්තට අවංකව ඒ සියළු දේවල් වලට අවංකව බිය නොවී ඉදිරියට පය තබමින් අවංකව ඒ කටයුතු කළා. ඒවගෙම එදා ඒ දේශපාලන වර්තය ගත්තහම ඒ මන්ත්‍රීකම විතරක් නෙමෙයි ඊට පසුකාලීනව ඔහු සබරගමු සංවර්ධන සමිතියේ සභාපතිවරයා හැටියට කටයුතු කළා. නමුත් ඒ කිසිවකින් ඇඟිල්ල දික් කරන්ත පුළුවන් වංචාවක් වැරද්දක් අපි දැකලා නෑ. අද වර්තමාන සමාජයත් එක්ක ගත්තහම අද දේශපාලනයට එන්නේ බොහෝ දෙනෙක් එක පැත්තකින් මුදල් පැත්ත බලලා. මුදල් හොයා ගන්ත පුළුවන් තත්ත්වය බලලා. එහෙම නැත්නම් ඒක රැක ගන්ත එහෙම නොවී කාටත් ඇසුරු කරන්ත පුළුවන්. ඒවගෙම ඇහුන්කන් දෙන්ත පුළුවන් අවංකව දේශපාලනය කරපු කෙනෙක් තමයි ග්‍රැන්සිස් සයඹලාපිටිය මැතිතුමා. ඒ නිසා එතුමා අපි අතරින් වෙන්වීම එතුමා අපිට පාඩුවක් අද ඒ යුගයක. ඒ නිසා ඒ තත්ත්වය තුළ එතුමා නොයෙක් අවධිවල දේශපාලනය කළා වගෙම අවංකව නායකත්වය දුන්නා වගෙම දේශපානය කැප වුණු ඒවගෙම තමන්ගේ දේපළ

ග්‍රැන්සිස් සයඹලාපිටිය මැතිතුමාගේ ඒ ශෝකය දුක කණගාටුව ඒ පවුලේ ඥාතීන්ට ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මින් අවසන් කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න
கனரவு தவிசாளர் கஞ்சன ஜயரத்தன
Hon.Chairman Kanchana Jayarathna

ස්තුතියි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි. මිලභට ගරු අපීන් ශාමින්ද මන්ත්‍රීතුමා.

ගරු මන්ත්‍රී අපීන් ශාමින්ද
கனரவு உறுப்பினர் அஜித் ஷாமின்ද
Hon.Member Ajith Shyaminda

ගරු සභාපතිතුමනි අපේ මේ ගරු සභාව නියෝජනය කරපු ග්‍රැන්සිස් සයඹලාපිටිය හිටපු ගරු මන්ත්‍රීතුමාගේ

මුදල අහිමි කර ගත්ත කෙනෙක් හැටියට අපි දකිනවා.

ඒවගෙම එතුමා අපි අතරින් වෙන් වුණා වගෙම එතුමාට ඒ ගමන යන්ත මහා ආදර්ශයක් ලබා දීලා තියෙනවා. එහෙම එතුමාගේ වර්තය අපිට ගොඩ නැගෙන්නේ. ඒ ග්‍රැන්සිස් සයඹලාපිටිය මැතිතුමා ඒවගෙම ඒ පවුලේ ඥාතීන්ට ඒ ගමන යන්ත අපේ හර්ෂ සයඹලාපිටිය ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා එතුමාගේ පුත්‍ර රත්නය හැටියට අද ඒ පළාත් සභාවේ කටයුතු කරනවා. එතුමා ඒ ගමන යන්නේ එතුමා පාර කපලා අඩිතාලම ලබා දුන්න නිසා. අපේ

ශෝක යෝජනාව විවාද වෙන අවස්ථාවේ කැගලූ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට මටත් යම් වෙලාවක් ලබාදීම පිළිබඳව විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් 94,99 කාලයේ මේ ගරු සභාව මේ ස්ථානයේ නෙමෙයි පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වන වෙලාවේ මේ ගරු සභාවේ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරයෙක් විදිහට එතුමා කරපු දැවැන්ත සේවය පිළිබඳව අපේ පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීතුමන්ලා මේ ගරු සභාවට කරුණු රාශියක් ඉදිරිපත් කළා. ඒවගෙම තමයි එතුමා කැගලූ දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනයේ එතුමා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා විදිහට 88 ඉදන් 2000



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

දක්වාම එතුමා ඒ ආසනයේ සංවිධායකවරයා හැටියට විශාල කාර්යය භාරයක් කරපු මහජන නියෝජිතයෙක් හැටියට තමයි අපි දන්නේ හඳුනන්නේ. අපි කුඩා කාලයේ දේශපාලනය ආපු කාලයේ මට මතකයි එක වතාවක් අපි පළාත් සභාවට ඉදිරිපත් වෙන කොට එතුමා තමයි කණ්ඩායම් නායකයා. එතුමා අර සියළු දෙනා මතක් කළා වගේ වැඩිය කතා කළ වර්තයක් නෙමෙයි. අවශ්‍ය දේ පමණක් කතා කරන අවශ්‍ය දේට පමණක් කටයුතු කරන පරිණත බුද්ධිමත් නීතිඥයෙක්. වතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උගත් බුද්ධිමතෙක් හැටියට තමයි දේශපාලනයට ආවේ. එතුමා අපි දන්න අහලා තියෙන විදිහට හොඳ ව්‍යාපාරිකයෙක්. දේශපාලනය නිසා එතුමා ව්‍යාපාර කටයුතුත් නවත්කලා තමයි ඒවා කැප කරලා තමයි මහජන නියෝජිතයෙක් විදිහට කටයුතු කළේ. කැගලූ දිස්ත්‍රික්කයේ සියඹලාපිටිය කියන නාමය එතුමාගෙන් තමයි ආරම්භ කළේ. මං හිතන්නේ එතුමා ඒ කාලය තුළදී පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළත් දීර්ඝ කාලයක් ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ

නාමය කැගලූ දිස්ත්‍රික්කයට සමීප වුණා. ඒ තුළින් තමයි මම විශ්වාස කරන්නේ මෙතුමන්ලා දෙදෙනාටම අද දේශපාලනය කරන්න විශාල පිටුවහලක් සහයෝගයක් ජනතාව අතරට දේශපාලන පවුලක් හැටියට හඳුනා ගන්න හැකියාව ලැබුණේ. ඒවගේම තමයි දයාබර බිරිඳ රංජනී සියඹලාපිටිය මැතිණිය අපි දන්නවා අපි කුඩා කාලයේ ඉඳලා අපි දන්නවා අපි හඳුනනවා. කැගල්ල නගර සභාවේ දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයක් හැටියට දීර්ඝ කාලයක් සේවය කරමින් ඉතා දක්ෂ කාන්තා නියෝජනයක් විදිහට කාන්තා නායකත්වයක් විදිහට ඒ කටයුතු කළා. එහෙම බලපුවහම දේශපාලන පවුලක් දිස්ත්‍රික්කයට දායාද කරපු කෙනෙක් හැටියට තමයි ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා අපිට කතා කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම බලන කොට මේ ගරු සභාවට එතුමාගේ ගුණ අපි කතා කරන අවස්ථාවේ අපිට හැම පැත්තෙන්ම අපිට අහවල් දේ මෙතුමා පෙලක් ශෝක යෝජනාවල් ඉදිරිපත් කරන අවස්ථාවේදී පෙලක් දේශපාලඥයින්ගේ වැරදි පැතිත් තියෙනවා. එහෙම දේවල් අපිට මෙතුමාගේ කතා කරන්න දෙයක්

පාර්ලිමේන්තුවේ නොහිටියත් මහජන සේවකයෙක් විදිහට දිස්ත්‍රික්කයේ විශාල කාර්යය භාරයක් ,නායකත්වයක් කටයුතු කළා කියන එක දිස්ත්‍රික්කයේ හා ගලිගමුවේ ඉතා හොඳින් දන්නවා. මම ඉස්සෙල්ලා මතක් කළා වගේ හර්ෂ සියඹලාපිටිය එතුමා අද අපේ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා විදිහට කටයුතු කරගෙන දෙවතාවක් අපේ පළාත් සභාවේ නියෝජනය කරනවා. ඊට ඉස්සෙල්ලා අපේ රංජිත් සියඹලාපිටිය මැතිතුමා මං හිතන්නේ එතුමාත් මේ දීර්ඝ ගමනක් යන්න කෙටි කාලයකදී මේ ගමනක් යන්න ප්‍රධාන සාධකයක් හැටියට ප්‍රධානම ඉස්වැසිල්ලක් විදිහට ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාගේ සියඹලාපිටිය

නෑ, එතුමා දේශපාලනයෙන් හම්බ කරපු කෙනෙක් කියලා දේශපාලන බලය පාවිච්චි කරලා වැරදි වැඩක් කළා කියලා එහෙම වෝදනාවක් ඒ දිස්ත්‍රික්කයේ හා පක්ෂ විපක්ෂ කාටවත් ඇගිල්ල දික් කරලා කරන්න පුළුවන් බැරි විදිහට තමයි එතුමා දේශපාලන කළේ. අනිත් හොඳ සියළු දේවල් එක්ක මම දකින තව හොඳම වැදගත් ලක්ෂණයක් තමයි අපි දන්නවා අපේ රටේ දේශපාලන සංස්කෘතිය රෝද පුටුවේ යනකන් එහෙම නැත්නම් වයසට යනකන් ඊළඟ කෙනෙකුට තැන දෙන්නේ නැති ගතියක් තියෙනවා. ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා ඒක දේශපාලනයට ආදර්ශයක් දෙමින් එතුමා යම් තත්ත්වයට ආවට පස්සේ එතුමාගේ



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

පුතාට. එහෙම නැත්නම් එතුමාගේ සහෝදරයෙකුට ඒ අයට තැන දෙමින් ඒ අයට කකුලෙන් අදින්නේ නැතිව අවංකව ආධාර දුන්නා. අනුබල දුන්නා. ඒක මං හිතන්නේ දේශපාලඥයින්ගෙන් දකින්න අවම වශයෙන් අපිට දකින්න ලැබෙන ලක්ෂණයක්. හොඳ ගති ලක්ෂණයක් හැටියට අපි දකිනවා. ඉතිං මම දිගින් දිගට කතා කරන්න යන්නේ නෑ. විශේෂයෙන්ම මේ ගරු පළාත් සභාවේ ගෞරවය ප්‍රණාමය කෘතවේදිතාවය එතුමාට පිරිනමන ගමන් මං නියෝජනය කරන කෑගලු දිස්ත්‍රික්කයේ තුන් කොරළයේ සියළු ජනතාවගේ කෘතවේදිතාවය ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා අපේ ප්‍රදේශයට ,පළාතට, දිස්ත්‍රික්කයට, ගලිගමුව ආසනයකට කරපු සේවය පිළිබඳව නැවත නැවතත් ප්‍රකාශ කරමින් එතුමාගේ පුතණුවන්ට, බිරිඳට,දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියළු දෙනාටම මේ ගරු සභාවේ ප්‍රණාමය පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තූතියි.

ගරු සභාපති කංචන ජයරත්න
கனரவு தவிசாளர் கஞ்சன ஜயரத்தன
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු අපීත් ශාමීන්ද මැතිතුමනි. මිලභට ගරු සලිත කරුණාරත්න මන්ත්‍රීතුමා.

ගරු මන්ත්‍රී සලිත කරුණාරත්න
கனரவு உறுப்பினர் சலித கருணாரத்தன
Hon.Member Salitha Karunaratne

ගරු සභාපතිතුමනි මෙම පළාත් සභාව නියෝජනය කරමින් සිටි අභාවප්‍රාප්ත නීතිඥ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා පිළිබඳව ශෝක යෝජනාවට අපිත් සහභාගි වෙනවා. විශේෂයෙන් එතුමා අපේ සමකාලීනයෙක් නොවුනට එතුමාගේ දෙවෙනි පරපුරේ හර්ෂ සියඹලාපිටිය මැතිතුමාගේ පරපුරේ කෙනෙක් ලෙස වුවත් එතුමා පිළිබඳව සංවේගය මම ප්‍රකාශ කරන්නට කැමතියි.

විශේෂයෙන් දැන උගත් වෘත්තිකයන් දේශපාලනයට ඒමේ වැදගත්කම සනිටුහන් කරමින් දේශපාලන නායකයෙක් හැටියටයි අපි ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා දකින්නේ. බොහෝ අවස්ථාවල බොහෝ තැන්වල කියන්නට කරන්නට දෙයක් නැතිකමට දේශපාලනයට ඇවිල්ලා ඒ දේශපාලනයෙන් මතු වෙලා ධනය,බලය එක් රැස් කරන යුගයක ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා අපිට ආදර්ශයක්. විශේෂයෙන් නීතිඥයෙක්,

වෘත්තිකයෙක් විදිහට එතුමා දැවැන්ත සේවාවක් කරලා තියෙනවා. ඒ එක්කම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා හැටියට තමන්ගේ යුතුකම් ටික රාජකාරී නොඅඩුව ඉටු කරපු කෙනෙක්. ඒ එක්කම සබරගමුව සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විදිහට මං හිතන්නේ මෙවැනි වෘත්තිකවල තනතුරුවල හොඹවලා මේ පළාත සභාව නියෝජනය කරන්නේ ඉතා අතලොස්සයි. ඒ නිසා ගරු සභාපතිතුමනි අර මං කලින් කිවවා වගේ දැන උගත් වෘත්තිකයන් දේශපාලනයට ඒමේ වැදගත්කම දැන උගත් සනිටුහන් කරපු නායකයෙක් ලෙස අපි සියඹලාපිටිය මැතිතුමා අපි ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමතියි. ඒ අනුව සබරගමු පළාතේ වෘත්තිකයන් අතර නමක් සලකුණක්



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

තිබ්බ ඒ එක්කම සබරගමු පළාත් සභාව තුළ නමක් සලකුණක් තිබ්බ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා ගැන අපි ගෞරවයෙන් සිහිපත් කරමින් එතුමා පිළිබඳව අපේ හර්ෂ සියඹලාපිටිය අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා වෙනුවෙන් ,ඒ එක්කම ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාගේ භාර්යාවටත් අපගේ ශෝකය ප්‍රකාශ කරමින් ස්තූතිවන්ත වෙනවා. බොහොම ස්තූතියි.

ගරු සභාපති කංචන ජයරත්න
கனரவு தவிசாளர் கஞ்சன ஜயரத்தன
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු සලිත කරුණාරත්න මන්ත්‍රීතුමනි. මිලහට විපක්ෂනායක ඩබ්.සෝමදාස මැතිතුමා.

ගරු විපක්ෂ නායක ඩබ්ලිව්.සෝමදාස
கனரவு எதிர்க்கட்சித் தலைவர் L.பிள்ளை சோமதாச
Hon.Opposition Leader W.Somadasa

ගරු සභාපතිතුමනි ග්‍රැන්සිස් සියඹලාපිටිය හිටපු සබරගමු පළාත් සභාවේ ගරු මන්ත්‍රීතුමා වෙනුවෙන් අපේ සභාවේ ශෝකය ප්‍රකාශ කරන අවස්ථාවේ මට ඊට ඉඩකඩ ලබාදීම ගැන ඔබතුමාට මගේ ගෞරවනීය ස්තූතිය පළවුවෙන්ම පුද කර සිටිනවා.

ගරු සභාපතිතුමනි ග්‍රැන්සිස් සියඹලාපිටිය කියන ගරු මන්ත්‍රීතුමා මම හඳුනන්නේ කුඩා කාලයේ ඉඳලා. එතුමා

ගලිගමුව ආසනයේ උප්පත්තිය ලබලා ගලිගමුව ආසනයේ ව්‍යාපාරිකයෙක් හැටියට කැගල්ල දිස්ත්‍රික්කයේ ඒවගේම නීතිඥයෙක් හැටියට එතුමා සෑහෙන කාලයක් අපි දැන හඳුනාගෙන තියෙනවා. ඒ කාලය අපි දැක්කහම අපි තරුණ කාලයේ හිතුවේ සියඹලාපිටිය මහත්තයා අභංකාර පුද්ගලයෙක් කියලා. එතුමාගේ වර්තය දිහා බලන කොට එතුමා නිහතමානී පුද්ගලයෙක්. එතුමා කතා කරන එක සිතාසෙන එක අඩුවක්. ඒ එතුමාගේ වර්තය. නමුත් එතුමා නිහතමානීකම එතුමා හැම කෙනෙකුටම සවන් දෙන කෙනෙක්. කතා කරනවා අඩුයි. කෙනෙක් කතා කරන කොට සවන් දෙනවා. සවන් දිලා කටයුතු කරන වැදගත් මහත්මයෙක් කියන එක හඳුන්වන්න පුළුවන්.

ඒ එක්කම එතුමා ගලිගමුව ආසනයේ දේශපාලනයට අවතීර්ණ වෙන කොට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ගලිගමුව ආසනයේ ප්‍රධාන

සංවිධායකවරයා හැටියට කටයුතු කරද්දී අපි එදා තරුණයින් හැටියට එක්සත් ජාතික පක්ෂය තෝරා ගෙන වැඩ කටයුතු කරන කොට අපි එතුමාට ප්‍රතිවාදී විදිහට කටයුතු කරද්දී මේ දේශපාලනයේදී දැක්ක නිහතමානී දේශපාලඥයෙක් කියන එක හඳුන්වන්නට අපිට පුළුවන්. ඒකට හේතුව අපි දැක්කා කැගලු දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන කොට සමහර වෛරී කුහක දේශපාලනය, ඒවගේම මැර දේශපාලනය යොදා ගෙන කටයුතු කරපු කාලයක් තිබුණා. නමුත් මේ ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා ගැන කතා කරන කොට අපි කවදාකවත් දැක්කේ නෑ එතුමාගේ වෛරී සිතුවිලි ඒවගේම කුහක දේශපාලනයේ කකුලෙන් ඇල්ලීමක්. ඒවගේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් අපි එතුමාගෙන් දැක්කේ නෑ. ඒවගේ මැර



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

දේශපාලනය එතුමා කවදාකවත් කෙනෙකුට නිය පොත්තකින් තවටු කරලා දේශපාලනයේදී බිය ගන්වලා කටයුතු කරපු කෙනෙක් නෙවෙයි කියලා අපිට සහතික වෙන්නට පුළුවන්. මොකද එක ආසනයේ දේශපාලනය කරපු නිසා. ඒවගේ පුද්ගලයෙකුගේ අභාවය ගැන තමයි අපි මේ ශෝකය ප්‍රකාශ කරන්නේ. අපි මේ ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා නගරයේ නාගරිකයෙක් හැටියට එතුමා කැගලු උසාවියේ වැඩ කරා. ඒවගේ ව්‍යාපාර කරන කොට අපි නගරයේ ව්‍යාපාර හදන කොට බොහොම හිතවත්කමක් අපේ තිබුණා. දැක්ක තැන අපි සර් කියලා කතා කරනවා. ඒවගේම අපිට සෝමේ කියලා කතා කරන්න එතුමා මේවගේ නිහතමානී වුණා. මේවගේ කාලයක් යන කොට තමයි එතුමාගේ මැතිණිය කැගල්ල නගර සභාවට ඉදිරිපත් වෙලා ඒ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් හැටියට නගරයේ ජනතාවට පමණක් නෙමෙයි කැගලු දිස්ත්‍රික්කයේ ජනතාවටම දේශපාලන

කොටත් පේන්න තියෙන දෙයක්. ඉදිරියටත් ඒ විදිහට විශ්වාසය තියෙනවා. ඒවගේ මහත්මා දේශපාලනය කරන දේශපාලඥයින් බිහි වෙනවා නම් අපි කවුරුත් සතුටු වෙනවා. අපේ රටට අවශ්‍ය දේ තමයි ටෙවරි දේශපාලනය කුහක දේශපාලනයෙන්, මැර දේශපාලන යෙන් තොරව නිහතමානී දේශපාලනයක් අවශ්‍යව තිබෙනවා. අද වර්තමානයේ අපේ පළාත් සභාව නියෝජනය කරන අපේ ආණ්ඩු පක්ෂ සංවිධායක හර්ෂ සියඹලාපිටිය මැතිතුමා ගැනත් අපිට වචනයක් කතා කරන්න නෑ, අපි එතුමාත් අගය කරලා කරන ගමන් විශේෂයෙන්ම අද ඔබතුමා අපිට දුන්න අවස්ථාව ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාට එතුමාගේ අභාවයේ ශොකය ප්‍රකාශ කරන්න අපේ පළාත් සභාව තුළින් එතුමියගේ මැතිණියටත් දරුවන්ටත් අපේ ප්‍රකාශය එළ කර යවන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිමින් ඔබතුමාට නැවතත් ස්තූතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

වර්තයේ ගිහිල්ලා කටයුතු කරන්න එතුමියටත් අවස්ථාවක් ලැබුණා. ඒවගේම එතුමිය මේ විදිහට කටයුතු කලා කියන එක කියන්නට ඕනේ. අපි එතුමියව දකින්නේත් මේ දේශපාලනයට එන්නට පෙර අපි නගරයේ ජීවත් වෙන කොට එතුමා ව්‍යාපාර කටයුතු කරද්දී අපිත් සමග ගනුදෙනු කරන අවස්ථා තිබුණා. අපේ ව්‍යාපාරත් සමග ඒවගේ අවස්ථාවල් වල බොහොම සිනහවකින් සංග්‍රහ කරලා කතා කරන්න එතුමියට හැකියාවක් පුළුවන්කමක් ලැබුණා. ඒක එතුමියගේ පවුලෙන් එන එකක්. මේ ආකාරයෙන් තමයි මේ දෙදෙනාගේ දේශපාලනය කැගලු ජනතාවට ලබා ගන්නට අවස්ථාවක් ලැබුණේ කියන එක අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ එක්කම සියඹලාපිටිය පරම්පරාවත් මං හිතනවා දේශපාලකයෙකු ලෙස දැන් මේ වෙන

ගරු සභාපති කංචන ජයරත්න
கனரவு தவிசாளர் கஞ்சன ஜயரத்ன
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු විපක්ෂනායක ඩබ්.සෝමදාස මැතිතුමනි. මිලහට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂ සියඹලාපිටිය මැතිතුමාට අවස්ථාව ලබා දෙනවා.

ගරු ආ.ප.සංවිධායක හර්ෂ සියඹලාපිටිය
கனரவு அரச.க.அமைப்பாளர் ஹர்ஷ சியம்பலாபிதிய
Hon.Gov.Whip Harsha Siyambalapitiya



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගරු සභාපතිතුමනි බොහෝම ස්තුතියි මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්. මම ඔබතුමාගේ මේ අවස්ථාව ඉල්ලා සිටියේ මේක මං හිතන්නේ දරුවෙකුට තමන්ගේ පියා ගැන එහෙම නැත්නම් මව ගැන ශෝක යෝජනාවක් ගෙනාපුවහම දුර්ලභව ලැබෙන අවස්ථාවක් ස්තුති කරන්න ඒ කියන්නේ ඒ සභාවට. බොහෝ අපේ හිටපු මන්ත්‍රීවරු අප අතරින් වෙන් වෙන කොට තමන්ගේ දු දරුවෝ නැත්නම් කවුරුවත් සභාව නියෝජනය කරන්නේ නෑ. නමුත් මට ඒ අවස්ථාව දුකකින් වුණත් මට ඒ අවස්ථාව ලැබුණා. මම විශේෂයෙන්ම අපේ ප්‍රධාන අමාත්‍යතුමාට අමාත්‍ය මණ්ඩලයේ සියළු දෙනාටම ඒවගේම විපක්ෂනායකතුමා ඇතුළු ,අපේ සභෝදර මන්ත්‍රීතුමන්ලා සියළු දෙනාට මගේ පියාගේ විශේෂය පිළිබඳව ගුණ කථනය කරමින් ඔහු ගැන ශෝකය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මගේ මැණියන් වෙනුවෙනුත් මගේ සොහොයුරන් දෙදෙනා වෙනුවෙනුත් අපේ පවුලේ සියළු දෙනා වෙනුවෙන්

ඒ සඳහා ප්‍රධාන ඇමතිතුමා අමාත්‍ය මණ්ඩලය ඒවගේම විපක්ෂනායකතුමා ප්‍රමුඛ සියළුම ගරු මන්ත්‍රීතුමන්ලා සියළු දෙනාගේම මුවින් ප්‍රකාශ වුණේ එතුමා උගත් උත්තම මහත්මයෙක් හැටියට ඒවගේම උගත් නීතිඥවරයෙක් හැටියට ඒවගේම බොහෝම නිහතමානී දේශපාලකයෙක් හැටියට කීර්තිමත් දේශපාලන පවුලක් නියෝජනය කරමින් මේ සබරගමු පළාතට වගේම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට එතුමා විසින් ඉෂ්ඨ කරන ලද සේවාවන් පිළිබඳව. අපි ස්තුතිවන්න වෙනවා මේ අවස්ථාවේදී ඒ ශෝක යෝජනාව වෙනුවෙන් ශෝකය එළ කරන ලද සියළු දෙනාටමත් ඒවගේම මේ ගරු සභාවේ සියළුම ගරු මන්ත්‍රීතුමන්ලා සියළු දෙනාටමත් ඒ සඳහා අවස්ථාව ලබා ගැනීම පිළිබඳව. ඒවගේම අපි ස්තුතිවන්න වෙනවා මේ අවස්ථාවට අපගේ ආරාධනාව පරිදි මේ අවස්ථාවට සහභාගී වෙනවා ගරු ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමාගේ ආදරණීය මැතිණිය, අපේ කැගල්ල නගර සභාවේ

මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහෝම ස්තුතියි.

හිටපු ගරු මන්ත්‍රීතුමිය, ඒවගේම එතුමියගේ දියණිය වර්තමානයේ අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ හර්ෂ සියඹලාපිටිය මැතිතුමා ඒ සියළු දෙනාටම අපේ ස්තුතිවන්න වෙනවා මෙතුමාගේ ශෝකය එළ කරන අවස්ථාවේදී මේ අවස්ථාවට අපගේ ආරාධනාව පිළි අරගෙන පැමිණීම පිළිබඳව.

ගරු සභාපති කංචන ජයරත්න
கனகரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன
Hon.Chairman Kanchana Jayarathna

ස්තුතියි ගරු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හර්ෂ සියඹලාපිටිය මැතිතුමාට.

විශේෂයෙන්ම මමත් යමක් කිව යුතුයි. මාත් වන්නිආරච්චි පවුලක් සමඟ දේශපාලනයට සම්බන්ධවීමත් සමඟම වන්නි ආරච්චි පවුලත් සමඟ ඉතාම කිට්ටු සමීප සම්බන්ධතාවයක් තිබුණ පවුලක් තමයි සියඹලාපිටිය පවුල. ඒ සම්බන්ධතාවයත් එක්ක අපිට සමකාලීනව එතුමාත් එක්ක



දේශපාලනය කරන්නට ඉඩකඩ නැති වූණක් එතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය අපේ හර්ෂ සියඹලාපිටිය මැතිතුමා අපේ හැම කෙනෙකුගේම මුවින් කිව්වා වගේ ඉතාම මහත්මයෙක් හැටියට ග්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා ඉතා හොඳ වැදගත් මහත්මයෙක් දේශපාලනයට දායාද කරලා තියෙනවා. ඒ නිසා ඒ බවත් මතක් කරමින් ග්‍රැන්සිස් සියඹලාපිටිය ගරු මන්ත්‍රීතුමාට අජරාමර නිවන් සුව අත් වේවා ව යැයි ප්‍රාර්ථනය කරමින් මේ ගරු සභාවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ සියළුම ගරු මන්ත්‍රීතුමන්ලාගේ යෝජනා සහ අදහස් හා සභාවේ සමස්ත ශෝකය එතුමාගේ ආදරණීය මැතිණිය දියණියන් දෙපළ, ඒවගේම ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂ සියඹලාපිටිය මැතිතුමාටත් අපි දන්වා යැවීමට කටයුතු කරන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් ශෝක යෝජනාවේ අවස්ථාව අපි මින් අවසන් කරනවා.

මේ යටතේ කිසිවක් ලැබී නැහැ.

පොදු කටයුතු ආරම්භයේදී දැනුම්දීමක් අවශ්‍ය යෝජනා:

මේ යටතේ කිසිවක් ලැබී නැහැ.

පළාත් සභාවේ පොදු කටයුතු:

මේ යටතේ කිසිවක් යෝජනා ලැබී නැහැ.

පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ කටයුතු:

ගරු විපක්ෂනායක ඩබ්.සෝමදාස මැතිතුමා විසින් ඉදිරිපත් කර ඇති 6/1/2016/12 දරණ යෝජනාව පිළිබඳව අද දිනයට විවාදයට නොගෙන එම යෝජනාව මිලභ සභා වාරයේදී සකවිඡාවට ගන්නා ලෙස එතුමා විසින් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ අනුව ඒ ඉල්ලීමටත් සභාව ඇහුන්කන් දෙන බවත් සභාව අනුමත කරන බවත් මතක් කරනවා.

සභාව කල් තැබීම:

සභාවේ කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට ගරු සභානායකතුමාට ආරාධනා කරනවා.

මිලභට හිටපු ගරු මන්ත්‍රී එස්.එච්.එම්.ජෙවාවර් මැතිතුමාට ශෝකය එළ කිරීම සම්බන්ධයෙන් ගරු සභානායකතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව විපක්ෂයේ විපක්ෂනායක ඩබ්.සෝමදාස මැතිතුමා විසින් දන්වා එවා තිබෙනවා එතුමාගේ ශෝක යෝජනාව අද දිනයේදී සාකච්ඡාවට නොගන්නා ලෙසත් ඉදිරි දිනයකදී එය සාකච්ඡාවට ගන්නා ලෙසත් එතුමා ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම අනුව එතුමාගේ ශෝක යෝජනාව අපි ඉදිරි දිනයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

පොදු කටයුතු ආරම්භයේදී දැනුම්දීමක් අවශ්‍ය නොවන යෝජනා:



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගරු සභානායක අසෝක ජයවර්ධන මැතිතුමා.
கௌரவ அகட்சி அமைப்பாளர் அசோக ஜயவர்தன
Hon.Gov.Whip Asoka Jayawardane

ගරු සභාපතිතුමනි මෙම ගරු සභාව 2016 ජූලි 26 වෙනි දින පෙරවරු 10.00 දක්වා කල් තබන ලෙස යෝජනා කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු සභානායකතුමනි.

සභාව කල් තබන අවස්ථාවේ යෝජනා:

ගරු මන්ත්‍රී ඩී.ආරියවංශ
கௌரவ உறுப்பினர் டி.ஆரியவாங்குஷ
Hon.Member B.Ariyawansha

ගරු සභාපතිතුමනි සභාව කල් තබන අවස්ථාවේදී වැදගත් යෝජනා දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඒ අනුව මුල් යෝජනාව වශයෙන් සඳහන් කරන්න ඕනේ පසුගිය දවස්වල අපි දන්නවා කොලොන්න ප්‍රදේශයට අධික රඹුණක් සමඟ ඒ නියන් සමය උදා වෙලා තියෙනවා. ඒ සමඟ පනාමුර ඇත් ශාල කලුකන්දාව කඳු වැටිය ආශ්‍රිතව වනාන්තර විශාල වශයෙන් මේ දවස්වල ගිනි තියලා විනාශ කරලා තියෙනවා. මේවා සමහර හේන් ගොවිතැන් කරන ගොවීන් අතින් කෙරෙන ඒවාත් යම් යම්

ස්ථානවල අපිට දැන ගන්න ලැබුණ ආකාරයට දඩයම්කරුවන් විසින් සතන් දඩයම් කිරීම සඳහා කැළෑව ගිනි තැබීම් බහුලව සිදු කරනවා. ඒ අනුව මේ වනවිට ඒ කලුකන්දාව කියන කඳු වැටිය ආශ්‍රිතව අක්කර 800 කට අධික ප්‍රමාණයක් කැළෑ ගිනි තැබීම් වලට ලක් වෙලා විනාශ වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා ඒ ප්‍රදේශයේ ස්ථාන කීපයක තමයි මේ වනවිට ජල උල්පත් තියෙන්නේ. මේවාත් සිදී යාමට ලක් වෙලා තියෙනවා. ඒ නිසා විශාල පරිසර හානියක් සිදු වෙලා තියෙනවා මේ හේතු කොට ගෙන. ඒ නිසා මෙය වැලැක්වීම සඳහා මේ පළාත් සභාවෙන් යම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අදාල ස්ථාන වලට දැනුම් දෙන ලෙස මම ඒ යෝජනාව අනුව පළවෙනි යෝජනාව අනුව ප්‍රකාශ කරනවා.

ඒවගේම ඇඹිලිපිටිය ගොඩවෙල,පුස්සැල්පිටිය හරහා දොරපනේ මාර්ගයේ පුස්සැල්පිටිය ගම අසල කිලෝමීටර් හතරක පමණ ප්‍රමාණයක් මේ වනවිට බස් ධාවනයට නොහැකි තත්ත්වයට උදා වෙලා මේ වනවිට උදෑසන ගමන් කරන පාසැල් බස් රථය පවා නතර වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රධාන මාර්ගයක්. මේ මාර්ගය අබලන්වීම නිසා අපි මේ වනවිට ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය බස් ඩිපෝව සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී ඒ කළමනාකාරකුමා කියන්නේ මේ පාරේ බස් ගමන් කිරීමට නොහැකියි කියලා. ඒ නිසා හැකි ඉක්මනින් මේ කිලෝමීටර් හතර ප්‍රමාණය සංවර්ධනය කරලා දුන්නොත් ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවටත් ඒවගේම පාසැල් යන දරුවන්ටත් ඒ කටයුතු කර ගන්න අවස්ථාව උදා වෙනවා. ඒ නිසා මේ යෝජනා දෙක ඉදිරිපත් කරමින් ගරු සභාපතිතුමනි තිහඬ වෙනවා.



සබරගමුව පළාත් සභාව
 ජ්‍යෙෂ්ඨ මාකාණ සභා
 SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගරු සභාපති කංචන ජයරත්න
 කෙළවර ත්‍රිසාණර් කණ්ණ ඉයාරත්න
 Hon.Chairman Kanchana Jayarathna

සභාව කල් තියලා අවසන් ගරු
 මන්ත්‍රීතුමා.

ස්තූතියි ගරු ආර්යවංශ බාලසූරිය
 මැතිතුමනි. මිලභට විපක්ෂයේ ප්‍රධාන
 සංවිධායක සිරිපාල කිරිඇල්ල මැතිතුමා.
 මැතිතුමා ඔබතුමාගේ අවස්ථාව.

ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක
 කෙළවර ඉහුඨිඹර් කේ.ඒ.රත්නායක
 Hon.Member K.L.Ratnayake

ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක
 කෙළවර ඉහුඨිඹර් කේ.ඒ.රත්නායක
 Hon.Member K.L.Ratnayake

හැබැයි ගරු මන්ත්‍රීතුමනි.
 ඔබතුමා ඇත්තටම අපහසුතාවයට පත්
 කරනවා නෙමෙයි. මේ ගරු සභාවේ
 දැන් ඉන්නේ නව දෙනයි. 35 ක්ම නෑ.
 එතකොට අපේ හර්ෂ සියඹලාපිටිය
 මැතිතුමාගේ පියාණන්ගේ ශෝක
 යෝජනාව ගේන කොට අඩුම ගානේ
 සංචාරණය රකින්න ඔබේ ආණ්ඩු

රිති ප්‍රශ්නයක්.

පක්ෂයේ. ඔබතුමා අපහසුතාවයට පත්
 කරනවා නෙමෙයි ගරු සභාපතිතුමා.

ගරු සභාපති කංචන ජයරත්න
 කෙළවර ත්‍රිසාණර් කණ්ණ ඉයාරත්න
 Hon.Chairman Kanchana Jayarathna

ගරු සභාපති කංචන ජයරත්න
 කෙළවර ත්‍රිසාණර් කණ්ණ ඉයාරත්න
 Hon.Chairman Kanchana Jayarathna

සභාව කල් තියලා අවසන්. කල්
 තබන අවස්ථාවේ යෝජනා. මොකක්ද
 ඔබතුමාගේ යෝජනාව.

ඒක හරි. ඒක ඉතිං ගරු
 මන්ත්‍රීතුමන්ලාගේ කාරණාවක් ගරු
 මන්ත්‍රීතුමා. ඒක මන්ත්‍රීතුමන්ලා පාලනය
 කිරීම හෝ ඒක ගරු මන්ත්‍රීවරු හැටියට
 ඔබතුමන්ලා ඒ ගරුත්වය ආරක්ෂා
 කරමින් සභාවේ ගරුත්වය ආරක්ෂා
 කිරීම වගකීම. එය ආරක්ෂා කිරීම
 විපක්ෂයට වගේම ආණ්ඩු පක්ෂයට
 මෙන්ම මේ සමස්ථ සභාවේම ගරු
 මන්ත්‍රීතුමන්ලාට තියෙන කාරණාවක්.
 ඒක මමත් කණගාටු වෙනවා ඇත්ත
 වශයෙන්ම මම දැක්කා පහුගිය
 අවස්ථාවේත් ඔබතුමා සැහෙන්න
 මහන්සියක් ගන්වා සභාවේ ගණපූර්ණය
 ආරක්ෂා කිරීමට. බොහොම මහන්සි

ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක
 කෙළවර ඉහුඨිඹර් කේ.ඒ.රත්නායක
 Hon.Member K.L.Ratnayake

ගරු සභාපතිතුමනි සංචාරණය
 නෑ.

ගරු සභාපති කංචන ජයරත්න
 කෙළවර ත්‍රිසාණර් කණ්ණ ඉයාරත්න
 Hon.Chairman Kanchana Jayarathna



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

වෙනවා මම දැක්කා. ඒක අගය කරනවා. ඒක මන්ත්‍රීතුමන්ලාගේ කාරණයක්. ඒක කළ යුතු කාරණාවක්.

ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක
கௌரவ உறுப்பினர் கே.எல்.ரத்நாயக
Hon.Member K.L.Ratnayake

ගරු සභාපතිතුමනි ඒක හින්දා ඔබතුමා මේකේ මැදිහත්වීමක් වෙන්. දෙනුත් පාරක්ම මේ සභාවේ මේ කාරණාව වුණා. විසි ලක්ෂයක් වූ අධික ජනතාවට සේවය කරන මහජන නියෝජිතවරු හැටියට මේ සභාවේ

ඉන්න කොට 44 ක් නියෝජනය කරනවා. ඔබතුමා තමයි මේකේ අපහසුතාවයට පත් වෙන්නේ.

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ந
Hon.Chairman Kanchana Jayarathna

සභාවේ සංවිධානීන්ගේ මතු කළොත් මම ගණපූර්ණය නැත්නම් සභාවේ මම සභාව නවත්තනවා. ඒක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් ඒක බලලා ඒක මං දැක්කා අවසාන දවසේ තිබිවි සභාවේදීත් ඔබතුමා ලොකු මහන්සියක් ගන්නා මම දැක්කා සභාවේ ගණපූර්ණය රැක ගන්නට. ඒක ඉස්සරහට අපි ලිඛිතවත් නැවත දන්වා යවන්නම්. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට සභාවේ ගණපූර්ණය ආරක්ෂා කරන්න කටයුතු කරන්න

කියලා. ඒක සභාපතිවරයා හැටියට මට අදාළ කාරණාවක් නෙමෙයි. මන්ත්‍රීතුමන්ලාට වුවමනාවක් නැත්නම් මන්ත්‍රීතුමන්ලාට සභාවේ රැඳෙන්න එතුමන්ලා මහජන නියෝජිතවරු හැටියට ඡන්ද ලබාගෙන එතුමන්ලා මේ කාරණාව ඉෂ්ඨ කරන්නේ නැත්නම් සභාපතිවරයා හැටියට ඒ අයව මට මෙතන බලහත්කාරයෙන් රඳවා ගැනීමේ අවශ්‍යතාවයක් මම දකින්නේ නෑ. ඒ අය තේරුම් ගන්නට ඕනේ සභාවේ රැඳෙන්න ඕනේ කියලා. මම පිළිගන්නවා.

ගරු සභානායක අසෝක ජයවර්ධන මැතිතුමා.
கௌரவ அ.க.ட.சி அனாமப்பாளர் அசோக ஜயவர்தன
Hon.Gov.Whip Asoka Jayawardane

ගරු සභාපතිතුමනි ශෝක යෝජනාව අවසන් වෙනතුරුම මන්ත්‍රීවරු රැදී සිටියා. මොකද සියඹලාපිටිය අපේ හිටපු ගරු මන්ත්‍රීතුමාට ගෞරව කිරීමක් වශයෙන්. වැඩි දෙනෙක් රැදී සිටියා. ඇත්ත වශයෙන්ම ඊට පසුව තමයි නැති වුණේ.

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ந
Hon.Chairman Kanchana Jayarathna

ඒක තමයි සභානායකතුමා. රත්නායක මන්ත්‍රීතුමා ඕක දැන් අවසන් කරමු. අපේ සියඹලාපිටිය මැතිතුමාගේ යෝජනාව ඉදිරිපත් වෙන අවස්ථාවේදී මේ කාරණාව මතු වුණේ නැහැ. අපි දැන් සභාව කල් දැමීමෙන් පසුව තමයි වුනේ. මමත් මේ යෝජනාවෙන් පසුව සභාව අවසන් කරනවා. ඔබතුමාට ගරු



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

කරනවා ඔබතුමා මේ මහජන නියෝජිතයෙක් හැටියට සත්‍ය වශයෙන්ම මේ උත්තරීතර සභාව විසි ලක්ෂයකට වැඩිය ජනතාව ජීවත් වෙන ඡන්ද ලබාගෙන මෙතනට ඇවිල්ලා මහජන නියෝජිතයෝ හැටියට කටයුතු කරමින් මේ අවස්ථාවේ අඩුම තරමින් සති දෙකකට වරයි මේ සභාව රැස් වෙන්නේ. ඒ නිසා අපි මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී යෝජනා අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. සභාව තුළ රැඳී ඉන්න ලෙස.

දෙනෙක් ඉන්නවානේ. විදේශගත වෙලාත් නෙමෙයිනේ. අද මේ සභා සංකීර්ණය තුළ මන්ත්‍රීවරු ටික ඉන්නවා.

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன
Hon.Chairman Kanchana Jayarathna

හරි මන්ත්‍රීතුමා. මේක මින් ඉදිරියට මේක නොවෙන්න අපි සියළු දෙනාට කටයුතු කරන්නට කටයුතු

ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක
கௌரவ உறுப்பினர் கே.எஸ்.ரத்நாயக
Hon.Member K.L.Ratnayake

කරනවා. සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීතුමා ඔබතුමාට අවස්ථාව.

ගරු සභාපතිතුමා හැබැයි යම්කිසි වරප්‍රසාදයක් අඩු වුණොත් නම් ඒ පිළිබඳව නම් කතා කරනවා.

ගරු විපක්ෂ සංවිධායක සිරිපාල කිරිඇල්ල
கௌரவ எதிர்க்கட்சி அமைப்பாளர் சிறிபால கிரிஎல்ல
Hon.Opposition Whip Siripala Kiriella

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன
Hon.Chairman Kanchana Jayarathna

ගරු සභාපතිතුමනි මම ගියවර සභාවට දැමීමේ කාරණා තුනක් සම්බන්ධවයි. ඒකෙන් බැකෝ යන්ත්‍ර යොදා පතල් කැපීම නිසා එල්ලාවල පරණගම මාර්ගය පාලම අනතුරට පත්වීම සම්බන්ධව මට පිළිතුරක් ලැබිලා නෑ.

එතකෙට දොස් කියන්නේත් මටම තමයි.

ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක
கௌரவ உறுப்பினர் கே.எஸ்.ரத்நாயக
Hon.Member K.L.Ratnayake

ඒ එක්කම මට දීලා තියෙන අතුළ කුමාර රාහුබද්ධ ඇමතිතුමාගේ අමාත්‍යාංශයෙන් දීලා තියෙන පිළිතුර සෑහීමට පත් වෙන්නේ නෑ. මේවා සම්බන්ධව. අද ඇමතිතුමා නැති නිසා ඊඟාව පාර මට ලබා දෙන්න.

ඒ හින්දා මේ උත්තරීතර සභාව මේ විදිහට අරගෙන යන්න බෑනේ. 44



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன
Hon.Chairman Kanchana Jayarathna

රභාව සභාව කල් තබන අවස්ථාවේ ඒ යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

නෙමෙයි වෙන්න ඕනේ රටේ නීතිය කාටත් එකයි. ඒක සිකියුරිටි එකටත් එකයි. මෙතෙන්නත් එකයි. සිකියුරිටි එක ගැන අපි මාස ගාණක් කතා කරලා තමයි හරිගස්ස ගත්තේ. ඒක දැන් දෙනවා. මේ සභාවේ පිරිසිදු කරන කම්කරුවාට ගෙවන මුදල රු.500/- ඒක ගැන ඔබතුමා සොයා බලා කටයුතු කරන්න.

ගරු විපක්ෂ සංවිධායක සිරිපාල කිරිඇල්ල
கௌரவ எதிர்க்கட்சி அமைப்பாளர் சிறிபால கிரிஎல்ல
Hon.Opposition Whip Siripala Kiriella

තව මගේ විශේෂ කාරණාවක් තියෙනවා. සභාවේ පිරිසිදු කරන්න ඉන්න කම්කරුවෝ ගත්තහම අපි මේ කම්කරුවන්ට වෙන උවදුරු ගැන කීප වතාවක් කතා කරලා තියෙනවා. දැන් මට වැඩක් නෑ මේක සභාව පිරිසිදු කරන එක කොන්ත්‍රාත් ගත්ත එක්කෙනා. කොන්ත්‍රාත් ගත්ත එක්කෙනා කම්කරු කාර්යාලයෙන් දෙන නියෝග අනුපිළිවෙලට පිළිපැදලා ඕනේ ඒ කම්කරුවන්ට ගෙවීම් කරන්න. රු.500/- යි ගෙවන්නේ දවසකට. මේක හරියන්නේ නෑ, රු.890/- යි නැත්නම් රු.861/- ක් මුදලක් තියෙනවා කම්කරු කාර්යාලයෙන් නියෝග කරලා කම්කරු කොමසාරිස්තුමා ගෙවන්න. ඒ මුදල ගෙවන්නේ නෑ රු.500/- යි ගෙවන්නේ. මේක අද කිව්වා කියලා අසරණ කම්කරුවන් අයින් කරන්න දෙන්න එපා ඔබතුමාට මම වගකීමෙන් කියනවා. මොකද ඒ කම්කරුවෝ නෙමෙයි වෙනත් පුද්ගලයෙක්ගෙන් මට දැන ගන්න හම්බ වුනේ. රු.500/- ගෙවන්නේ කියලා. ඒක

ගරු සභාපති කංචන ජයරත්න
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன
Hon.Chairman Kanchana Jayarathna

විපක්ෂයේ සංවිධායකතුමා ඔබතුමා ඉතාම වටිනා යෝජනාවක් ඉදිරිපත් කලේ. පහුගිය කාලයකදීත් ඔබතුමාම විසින්ම ඉදිරිපත් කරන ලද එවැනි වූ යෝජනා පිළිබඳව අපි මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා. මේ යෝජනාවත් අපි සභා කටයුතු කාරක සභාවට යොමු කරලා ,සභා කටයුතු කාරක සභාව තුළ තවදුරටත් මේක සාකච්ඡා කරලා ඒ අය වෙනුවෙන් යම් සාධාරණයක් ඉෂ්ඨ කිරීමට මැදිහත් වෙමුයි කියලා යෝජනා කරනවා. මිලභට සභාව කල් තබන අවස්ථාවේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා රංජිත් පොල්ගම්පොල මැතිතුමා. එතුමා සභාවේ නැහැ. ඒ නිසා ඒ යෝජනාව අපි සාකච්ඡාවට ගත්තේ නෑ. දැන් වෙලාව පෙරවරු 11.55 යි. අද දිනට මෙම ගරු සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා. මෙම ගරු සභාව 2016 වූ ජූලි මස 26 වෙනි දින පෙරවරු 10.00 දක්වා කල් තබනවා.

අත්/කලේ:



සබරගමුව පළාත් සභාව
சபரகமුව மாகாண சபை
SABARAGAMUWA PROVINCIAL COUNCIL

කංචන ජයරත්න
සභාපති,
සබරගමුව පළාත් සභාව.

පාලිත නානායක්කාර
සභා ලේකම්,
සබරගමුව පළාත් සභාව.

2016 ජූලි 22 වෙනි දින,
සබරගමුව පළාත් සභා ලේකම් කාර්යාලයේ දීය.